



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,510 — FRIDAY, MARCH 20, 1953

Published by Authority

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	505	Budgets	535
By-laws	510	Sale of Properties	535
Posts—Vacant	517	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	523	Miscellaneous Notices	535
Statements of Revenue and Expenditure	526		

Local Government Notifications

L. D.—B. 97/31/C. L. G.—A. 119A

THE URBAN COUNCILS ORDINANCE, No. 61 OF 1939

Order Under Section 30

BY virtue of the powers vested in me by section 30 of the Urban Councils Ordinance, No. 61 of 1939, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do hereby—

(1) revoke, subject to the provisions of paragraph (3), the Order relating to the number of members of the Chilaw Urban Council and the number and limits of the wards of the town of Chilaw published in *Gazette* No. 9,238 of February 18, 1944;

(2) order that, subject to the provisions of paragraph (3), the Chilaw Urban Council shall consist of eleven members and the town of Chilaw shall be divided into eleven wards with the limits as defined in the Schedule hereto; and

(3) declare that the provisions of paragraphs (1) and (2) of this Order shall come into effect on the day immediately following the date of expiration of the term of office of the members of the Chilaw Urban Council who are in office at the date hereof.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 12, 1953.

SCHEDULE

LIMITS OF THE WARDS OF THE TOWN OF CHILAW

Ward No. 1—Wattakkaliya Ward

North: From a point at the northern limit of the Urban Council area on the western edge of the Matti-Odai Bridge over the Canal south-eastwards along the northern limit of the Urban Council area up to the north-eastern corner of lot 1 in T. S. Sheet No. 1 6/59 2.

East: From the last mentioned point southwards along the northern limit of Urban Council area up to the centre of Puttalam Road, thence along the centre line of the said road to the centre of the junction with College Road.

South: From the last mentioned point westwards along the centre line of College Road to the centre of the junction with Alutwatta Road.

West: from the last mentioned point northwards along the centre line of Alutwatta Road to the centre of the Bridge over Wattakkaliya Odai, thence westwards along the centre line of the said bridge and Wattakkaliya Odai, to the centre of the Lake, thence northwards along the centre line of the Lake to a point in prolongation of the western bank of the Canal, thence again northwards along the said prolongation and western bank of the Canal to the starting point of the northern limit of the Ward.

Ward No. 2—Ichchampiya Ward

North: From a point on the northern limit of the Urban Council area at the south-eastern corner of lot 1 in T. S. Sheet 1 6/59 4 eastwards along the northern limit of the Urban Council area to its eastern extremity.

East: From the last mentioned point southwards and south-westwards along the eastern limit of the Urban Council area to the centre of Kurunegala Road.

South: From the last mentioned point westwards along the centre line of Kurunegala Road to the centre of its junction with Kachcheri Road, thence northwards along the centre line of Kachcheri Road to the centre of its junction with the lane to the south of lots 242, 243, 244, &c., in Town Survey Sheet I 11/3.1 East, thence westwards along the centre line of the said lane to the centre of its junction with Puttalam Road, thence westwards along the centre line of Jetty Street to the centre of its junction with Moor Street.

West: From the last mentioned point northwards along the centre line of Moor Street to the southern

limit of Ward No. 1, thence eastwards and northwards along the southern and eastern limits of the said Ward to the starting point of the northern limit of the Ward.

Ward No. 3—Alutwatta Ward

North : By a line drawn from a point on the western limit of Ward No. 1 at the centre line of the Lake and northwest of the northernmost point of lot 21 in Town Survey Sheet I 6/59.3 West south-eastwards and north-eastwards along the said limit to the centre of the bridge over Wattakkaliya Odai.

East : By a line drawn from the last mentioned point southwards along the centre line of Alutwatta Road to the centre of its junction with the cart road to the south of lot 102 in Inset 1 of Town Survey Sheet I 11/3.1 East.

South : By a line drawn from the last mentioned point north-westwards along the centre line of the cart road south of lot 102 in Inset 1 of Town Survey Sheet I 11/3.1 East to the water edge of the Lake, thence north-westwards along a line in prolongation of the centre line of the said cart road to a point on the eastern limit of Ward No. 4.

West : By a line drawn from the last mentioned point northwards along the eastern limit of Ward No. 4 to the starting point of the northern limit of the Ward.

Ward No. 4—Sea Beach Ward

North : From the western extremity of the northern limit of the Urban Council area southwards along the said limit to the eastern edge of the Lake.

East : From the last mentioned point southwards along northern limit of Urban Council area to the western bank of the Canal and thence to the centre of the Lake, thence along the centre line of the Lake to a point in prolongation with the southern boundary of lot 146 in T. S. Sheet 1 11/3 3 East thence eastwards along the said prolongation to the eastern limit of the Urban Council area, thence southwards along the said limit to its southern extremity.

South : From the last mentioned point westwards along the southern limit of the Urban Council area to its western extremity.

West : From the last mentioned point northwards along the western limit of the Urban Council area to the starting point of the northern limit of the Ward.

Ward No. 5—Cathedral Ward

North : From a point on the eastern limit of Ward No. 4 and on a line in prolongation of the centre line of Jetty Street eastwards crossing the Lake and the Railway Line to the centre of the junction of Jetty Street and Lake Road, thence eastwards along the centre line of Jetty Street to the centre of its junction with St. Marys Street.

East : From the last mentioned point southwards along the centre line of St. Mary's Street, 2nd Cross Street, and Pitipana Road to the centre of the junction with the Lane to the north of lot 78 in T. S. Sheet No. 1 11/3 1 West. (Inset No. 2.)

South : From the last mentioned point westwards along the centre line of the Lane till it meets the Lake Road and thence a line drawn due west across the said road and the Railway Line to the centre of the Lake.

West : From the last mentioned point northwards along the centre line of the Lake to the starting point of the northern limit of the Ward.

Ward No. 6—Bazaar Ward

North : From a point on the eastern limit of Ward No. 5 at the centre of the junction of Bridge Street and 2nd Cross Street, north-eastwards along the centre line of Bridge Street to the centre of its junction with Fort Road, thence northwards along the centre line of Fort Road to the centre of its junction with Jetty Street, thence eastwards along the

southern limit of Ward No. 2 to the centre of the junction of Kachcheri Road and the lane to the south of lots 242, 243, 244, &c., in Town Survey Sheet I 11/3 1 East.

East : From the last mentioned point southwards along the southern limit of Ward No. 2 to the centre of the junction of, Corea Avenue and Kurunegala Road.

South : From the last mentioned point westwards along the centre line of Corea Avenue to the centre of the junction with Sea Street.

West : From the last mentioned point northwards along the centre line of Sea Street, westwards along the centre line of Bazaar Street and north-eastwards along the centre line of 2nd Cross Street to the starting point of the northern limit of the Ward.

Ward No. 7—Pitipana Ward

North : From the western extremity of the southern limit of Ward No. 5 eastwards and northwards along the southern and eastern limits of the said Ward and eastwards along the western limits of Ward No. 6 to the centre of the junction of Sea Street and Bazaar Street.

East : From the last mentioned point southwards along the centre line of Sea Street to the centre of the junction of the lane south of lot 9 in Inset 5 of Town Survey Sheet I 11/3. 3 East, thence westwards and southwards along the centre line of the said lane to the centre of its junction with Ferry Street, thence across Ferry Street to the centre of the approach road to the Public Latrine, thence southwards along the centre line of the said approach road to its southern end, thence southwards in a straight line in prolongation of the centre line of the said approach road to a point on the centre line of the cart road which runs between St. James Church and the School.

South : From the last mentioned point westwards along the centre line of the cart road which runs between St. James Church and the School to the water edge of the Lake, thence westwards to a point on the eastern limit of Ward No. 4 and on a line in prolongation of the centre line of the said cart road.

West : From the last mentioned point northwards along the centre line of the Lake to the starting point of the northern limit of the Ward.

Ward No. 8—St. James' Ward

North : By a line drawn from a point at the centre of the junction of Corea Avenue and Barber Street eastwards along the southern limit of Ward No. 6 to the centre of the junction of Corea Avenue and Colombo Road.

East : By a line drawn from the last mentioned point south-eastwards along the centre line of Colombo Road to a point on the eastern limit of the Urban Council Area.

South : By a line drawn from the last mentioned point westwards and north-westwards along the eastern limit of the Urban Council Area to the water edge of the Lake, thence by a line drawn due west to a point on the eastern limit of Ward No. 4.

West : By a line drawn from the last mentioned point northwards along the eastern limit of Ward No. 4 to the Western extremity of the southern limit of Ward No. 7, thence eastwards along the southern limit of Ward No. 7 and the centre line of the cart road—which runs between St. James Church and the School—to the centre of the junction of the said cart road and St. James Street, thence north-eastwards along the centre lines of St. James Street and Barber Street to the starting point of the northern limit of the Ward.

Ward No. 9—Munneswaram Ward

North : From a point on the centre of the junction of Colombo Road and Kurunegala Road eastwards along the southern limit of Ward No. 2 to the eastern limit of the Urban Council area.

East: From the last mentioned point southwards along the eastern limit of Urban Council area to the landmark at the eastern corner of lot 8 in T. S. Sheet I 11/3 4 West.

South: From the last mentioned point westwards along the eastern limit of Urban Council area to the eastern limit of Ward No. 8.

West: From the last mentioned point northwards along the eastern limit of Ward No. 8 to the starting point of the northern limit of the Ward.

Ward No. 10—Sea Street Ward

North: By a line from a point on the eastern limit of Ward No. 7 and at the centre of the junction of Sea Street and Corea Avenue eastwards along the southern limit of Ward No. 6 to the centre of the junction of the said Avenue and Barber Street (the western extremity of the northern limit of Ward No. 8).

East: By a line drawn from the last mentioned point southwards and south-westwards along the western limit of Ward No. 8 to the centre of the junction of St. James Street and Weavers Road.

South: By a line drawn from the last mentioned point south-westwards along the western limit of Ward No. 8 to the southern extremity of the eastern limit of Ward No. 7.

West: By a line drawn from the last mentioned point northwards along the eastern limit of Ward No. 7 to the starting point of the northern limit of the Ward.

Ward No. 11—St. Sebastian's Ward

North: By a line drawn from a point on the western extremity of the southern limit of Ward No. 3 south-eastwards and northwards along the southern and eastern limits of the said Ward to a point at the centre of the junction of Alutwatta Road and College Road, thence eastwards along the southern limit of Ward No. 1 to a point on the centre of the junction of College Road and Moor Street.

East: By a line drawn from the last mentioned point southwards and eastwards along the western limit of Ward No. 2 to a point at the centre of the junction of Jetty Street and Fort Road, thence southwards along the northern limit of Ward No. 6 to the centre of the junction of Fort Road and Bridge Street.

South: By a line drawn from the last mentioned point south-westwards along the northern limit of Ward No. 6 to the centre of the junction of Bridge Street and St. Marys Street, thence northwards along the eastern limit of Ward No. 5 to the centre of the junction of St. Marys Street and Jetty Street, thence westwards along the northern limit of Ward No. 5 to the western extremity of the said limit on the eastern limit of Ward No. 4.

West: By a line drawn from the last mentioned point northwards along the eastern limit of Ward No. 4 to the starting point of the northern limit of the Ward.

L. D.—B. 125/34/L. G. D. GB 48/1

THE CEMETERIES AND BURIALS ORDINANCE

Order Under Section 5

BY virtue of the powers vested in me by section 5 of the Cemeteries and Burials Ordinance (Chapter 181), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this order—

(1) establish from the date hereof a general cemetery on the land described in Schedule A hereto for the burial or cremation of the dead within the limits specified and defined in Schedule B hereto, and

(2) wholly exempt the general cemetery so established from the operation of sections 10, 15, 16 and 23 of the Ordinance.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 10, 1953.

SCHEDULE A

All that land called Yadduwawatta containing in extent 2 acres 2 roods and 26.3 perches situated in the village of Nayimana South in the Wellaboda Pattuwa and Four Gravets in the Matara District of the Southern Province and more particularly described as lot 1 in PPA. 1201 S. P. and bounded as follows:—

North—by Ulumullegedera kumbura,
East—by the Public Works Department road from Nayimana to Aparekka,
South—by Liyanage Kumbura and Palleyadduwa Kumbura, and
West—by Julgasaddarakumbura.

SCHEDULE B

The area comprising the villages of Weraduwa, Nayimana South and Nayimana North within the Nayimana-Makawita village area in the Wellaboda Pattuwa and Four Gravets in the Matara District of the Southern Province and bounded as follows:—

North—by the village limits of Diyagaha,
East—by the village limits of Malagode East Hiri-denikanda and Wehelgoda,
South—by the Public Works Department road from Meddewatta to Talpawila and Matara Urban Council limits,
West—by the Nilwalaganga.

L. D.—B. 147/46/L. G. D. GB 18

THE HOUSING AND TOWN IMPROVEMENT ORDINANCE

ORDER made by the Minister of Local Government by virtue of the powers vested in him by section 2 of the Housing and Town Improvement Ordinance (Chapter 199), as amended by section 5 of the Local Government (Administrative Regions) Ordinance, No. 57 of 1946.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 10, 1953.

Order

It is hereby directed that for the purposes of the Housing and Town Improvement Ordinance, the local authority within the administrative limits of the Hiripitiya village area shall, with effect from April 1, 1953, be the Village Committee of that village area.

L. D.—B. 39/52—L. G. D.—GE 10/27

THE VILLAGE COMMUNITIES ORDINANCE

Order

IN pursuance of the powers vested in me by sub-section (2) of section 53A of the Village Communities Ordinance (Chapter 198), as amended by the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do

by declare that sub-section (1) of the said section 53A shall not apply in the case of the Village Committee of Kandupita Pattu North and Kandupita Pattu South village area in the Kegalle District.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 10, 1953.

L. D.—B. 31/47—C. E. (L. BB) E/V. 113

ORDER made by the Minister of Local Government by virtue of the powers vested in him by section 82 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 18, 1953.

Order

Whereas by virtue of an Order made under section 6 of the Village Communities Ordinance (Chapter 198) and published in *Gazette* No. 10,507 of March 13, 1953, the new village areas of Karandeniya, Madampe, Batapola and Weragoda have been created in the Divisional Revenue Officer's Division of Wellaboda Pattu in Galle District with effect from the first day of July, 1953:

And whereas it is necessary and desirable that special provision should be made for the purpose of holding the first general election of the members of the Village Committees of the said village areas before the thirtieth day of June, 1953:

Now, therefore, it is hereby ordered and declared that notwithstanding anything to the contrary in the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as modified by my Order under section 82 of that Ordinance, published in *Gazette* No. 10,490 of January 23, 1953, the Elections Officer for the District in which the said village areas are situated shall take the steps required to be taken under sections 27 and 39 of that Ordinance for the purpose of the said general election on such dates as may be determined by him in the exercise of his discretion having regard to the date on which the term of office of the said Village Committees is due to commence.

C. E. (L. BB)—E/T 45. L. D.—B. 31/47.

ORDER made by the Minister of Local Government by virtue of the powers vested in him by section 82 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 18, 1953.

Order

Whereas by virtue of an Order made under the Town Councils Ordinance, No. 3 of 1946, and published in *Gazette* No. 10,507 of March 13, 1953 a Town Council has been constituted for the town of Watugedera:

And whereas in terms of the said Order the term of office of the said Town Council is due to commence on the first day of July, 1953:

And whereas it is necessary and desirable that special provision should be made for the purpose of holding the first general election of members of the said Town Council before the thirtieth day of June, 1953:

Now, therefore, it is hereby ordered and declared that notwithstanding anything to the contrary in the Local Authorities Elections Ordinance, No. 53 of 1946—

(1) the Elections Officer for the district in which the town of Watugedera is situated shall commence the preparation of the electoral lists for the purpose of the said general election on such date as may be determined by him;

(2) it shall not be necessary for the Elections Officer to publish a notice of his intention to prepare the said lists under section 13 (3) of that Ordinance; and

(3) the said Elections Officer shall take the steps required to be taken under sections 23, 27 and 39 of that Ordinance for the purpose of the said general election, on such dates as may be determined by him in the exercise of his discretion, having regard to the date on which the term of office of the Town Council is due to commence.

L. D.—B. 31/47.—C.E. (L.BB) E/V. 113.

THE LOCAL AUTHORITIES ELECTIONS ORDINANCE, NO. 53 OF 1946

Order under section 14

BY virtue of the powers vested in me by section 14 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Order direct—

- (1) that, as respects the first general election of the members of each new Village Committee specified in the First Schedule hereto whose term of office is due to commence on July 1, 1953, no electoral lists shall be prepared, and
- (2) that, the electoral list to be used for the purpose of such general election in respect of each ward of a new village area specified in column I of the Second Schedule hereto shall be the electoral list of the ward of the old village area of Ambalangoda or Weragoda certified by the Election Officer under section 23 (1) of the Ordinance on the third day of February, 1953, and specified in the corresponding entry in column II of that Schedule.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, March 18, 1953.

FIRST SCHEDULE

NEW VILLAGE COMMITTEES

1. Karandeniya.
2. Madampe.
3. Batapola.
4. Weragoda.

SECOND SCHEDULE

COLUMN I	COLUMN II
Ward of new village area of Karandeniya	Ward of old village area
Ward No. 1—Karandeniya	Ward No. 12—Karandeniya of the old village area of Ambalangoda.
Ward No. 2—Egodawela	Ward No. 13—Egodawela of the old village area of Ambalangoda
Ward No. 3—Borakanda	Ward No. 15—Borakanda of the old village area of Ambalangoda.
Ward No. 4—Madakumbura	Ward No. 16—Madakumbura of the old village area of Ambalangoda.

<i>Ward of new village area of Karandeniya</i>	<i>Ward of old village area</i>
Ward No. 5—Kurundugahatekma	Ward No. 17—Kurundugahatekma of the old village area of Ambalangoda.
Ward No. 6—Magala South	Ward No. 18—Magala South of the old village area of Ambalangoda.
<i>Ward of new village area of Madampe</i>	<i>Ward of old village area</i>
Ward No. 1—Uduwaragoda	Ward No. 8—Uduwaragoda of the old village area of Weragoda.
Ward No. 2—Akurala	Ward No. 1—Akurala of the old village area of Ambalangoda.
Ward No. 3—Wenamulla	Ward No. 2—Wenamulla of the old village area of Ambalangoda.
Ward No. 4—Kuleegoda	Ward No. 3—Kuleegoda of the old village area of Ambalangoda.
Ward No. 5—Wellaboda	Ward No. 4—Wellaboda of the old village area of Ambalangoda.
Ward No. 6—Madampe	Ward No. 5—Madampe of the old village area of Ambalangoda.
Ward No. 7—Delduwa	Ward No. 6—Delduwa of the old village area of Ambalangoda.
<i>Ward of new village area of Weragoda</i>	
Ward No. 1—Alutwela I	Ward No. 1—Alutwela I of the old village area of Weragoda.
Ward No. 2—Alutwela II	Ward No. 2—Alutwela II of the old village area of Weragoda.
Ward No. 3—Telwatta	Ward No. 3—Telwatta of the old village area of Weragoda.
Ward No. 4—Peraliya	Ward No. 4—Peraliya of the old village area of Weragoda.
Ward No. 5—Metiwela	Ward No. 5—Metiwela of the old village area of Weragoda.
Ward No. 6—Kahawe	Ward No. 6—Kahawe of the old village area of Weragoda.
Ward No. 7—Godagama	Ward No. 7—Godagama of the old village area of Weragoda.
Ward No. 8—Weragoda	Ward No. 9—Weragoda of the old village area of Weragoda.
Ward No. 9—Meetiya-goda I	Ward No. 10—Meetiya-goda I of the old village area of Weragoda.
Ward No. 10—Meetiya-goda II	Ward No. 11—Meetiya-goda II of the old village area of Weragoda.
<i>Ward of new village area of Batapola</i>	<i>Ward of old village area</i>
Ward No. 1—Nindana	Ward No. 12—Nindana of the old village area of Weragoda.
Ward No. 2—Batapola West	Ward No. 13—Batapola West of the old village area of Weragoda.
Ward No. 3—Batapola East I	Ward No. 14—Batapola East I of the old village area of Weragoda.
Ward No. 4—Batapola East II	Ward No. 15—Batapola East II of the old village area of Weragoda.
Ward No. 5—Godahena	Ward No. 16—Godahena of the old village area of Weragoda.

L. D.—B. 88/43—L. G. D.—BA. 605A.

KOTTE URBAN COUNCIL**The Urban Councils Ordinance, No. 61 of 1939****PROPERTY RATE FOR 1953**

IT is hereby notified that the Kotte Urban Council has, under section 173 of the Urban Councils Ordinance, No. 61 of 1939, and with the approval of the

F. 2

Minister of Local Government given by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary*, No. 9,773 of September 24, 1947, imposed for the year, 1953, subject to such limitations, qualifications and conditions as may be prescribed by the Council—

- (a) a rate of twelve per centum of the annual value of all immovable property situated within that portion of the town of Kotte exclusive of the area within Ward No. 10 and the area described in the schedule hereto; and
- (b) a rate of ten per centum of the annual value of all immovable property situated within that portion of the town of Kotte comprising Ward No. 10 and the area described in the schedule hereto, such rate being payable in four equal instalments on March 31, June 30, September 30 and December 31, respectively.

D. C. R. GUNAWARDENA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, March 12, 1953.

SCHEDULE

The premises situated within that portion of Ward No. 9 of the Kotte Urban Council which is bounded as follows:—

North: By a line drawn from a point on the southern limit of the Urban Council area where it meets the northern boundary of the Colombo-Avissawella Road, eastwards across the Nugegoda-Gangodawilla Road to a point ten chains south of the centre of Nugegoda-Kesbewa Road, thence northwards and parallel to the Nugegoda-Gangodawilla Road till it meets the centre of Nugegoda-Kesbewa Road.

East: By a line drawn from the last-mentioned point eastwards and southwards along the centre of the Nugegoda-Kesbewa Road till it meets the southern limit of the Urban Council area.

South: By a line drawn from the last-mentioned point westwards and northwards along the southern limit of the Urban Council area till it meets the eastern limit of the Dehiwala-Mt. Lavinia Urban Council area.

West: By a line drawn from the last-mentioned point northwards along the southern limit of the Urban Council area to the starting point of the northern limit.

L. D.—B. 25/52.

THE MOTOR TRAFFIC ACT, No. 14 OF 1951

REGULATIONS for the area comprised within the administrative limits of the Galle Municipal Council, made by the Minister of Transport and Works by virtue of the powers vested in him by sections 143 (1) and 239 of the Motor Traffic Act, No. 14 of 1951, and approved by the Senate and the House of Representatives under the said section 239.

R. A. WIJEYEKON,
for Permanent Secretary,
Ministry of Transport and Works.

Colombo, March 10, 1953.

Regulations

No motor vehicle of any class or description shall be driven on any highway within the Fort area of the Galle Municipality at a speed greater than ten miles per hour.

2. No omnibus or lorry shall be driven on any highway within the Galle Municipality outside the Fort area at a greater speed than fifteen miles per hour.

3. No motor car shall be driven on any highway within the Galle Municipality outside the Fort area at a greater speed than twenty miles per hour.

By-laws

L. D. B 3/53/L. G. D. GB 14/31/4.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Beralapanatara village area in the Matara District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section 3 of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, March 10, 1953.

By-laws

OFFENSIVE AND DANGEROUS TRADES

1. (1) The following trade shall be deemed to be an offensive trade:—

(a) Smoking or manufacturing rubber sheets or crepe.

(2) The following trades shall be deemed to be dangerous trades:—

(a) Manufacturing aerated waters.

(b) Curing or storing plumbago.

(c) Any trade in which machinery driven by oil or other fuel, steam or electricity is used.

(d) Extracting oil by apparatus.

(e) Keeping a kerosene oil and petrol depot.

(3) The following trade shall be deemed to be an offensive and dangerous trade:—

(a) Burning of bricks and tiles.

2. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall, unless it is earlier cancelled under by-law 11, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No Person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

(1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) every building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

(a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;

(b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;

(c) the eaves of the building must be not less than six feet from the ground;

(d) every room in the building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;

(e) the walls of every room in the building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;

(f) the internal surface of such walls to a height of at least four feet from the floor must be plastered with cement and the rest of the walls must be lime-plastered and limewashed; and

(g) the woodwork of the building must be oil-painted or limewashed.

4. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of such trade ceases to conform to by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice in writing to be served on the licensee requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No person on whom a notice referred to in paragraph (1) of this by-law has been served shall fail to comply with the requirements of such notice.

5. Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence in respect of any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on that trade or if it is left with any person employed in such premises by him.

6. Every holder of a licence in respect of any offensive or dangerous trade shall cause—

(a) the floor of every building used for the purposes of such trade to be swept and cleaned daily;

(b) the wall of every building used for such trade to be limewashed at least once in every twelve months;

(c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and

(d) all refuse, sweepings, scrapings, waste, and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No holder of a licence in respect of any offensive or dangerous trade shall contaminate any well tank, river, stream, canal, channel, lake or other inland water.

8. No holder of a licence in respect of any offensive or dangerous trade shall carry on that trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

9. Every holder of a licence in respect of any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

(a) to be discharged into the external air in such manner and at such height as to admit of their diffusion without injurious or offensive effect; or

(b) to be passed directly through a fire or into a condensing apparatus.

10. It shall be lawful for the Chairman, or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman at all reasonable times to enter upon and inspect any premises at which any offensive

or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit the inspection to be made.

11. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence issued to any person to carry on any offensive or dangerous trade if that person is convicted twice or oftener of any breach of any of these by-laws relating to dangerous any offensive trades and he shall not be entitled to any compensation in respect of the cancellation.

DAIRIES AND THE SALE OF MILK

12. No person shall sell or hawk, or expose, offer or deliver for sale any milk produced within the village area unless he is—

- (a) the licensee of a dairy of two or more cows ;
- (b) a registered supplier of milk ; or
- (c) a vendor of milk who is employed by the licensee of a dairy or by a registered supplier of milk, and to whom a card of registration has been issued by the Chairman.

13. No person shall keep a dairy of two or more cows unless he is the holder of a licence issued by the Chairman.

14. No licence to keep a dairy of two or more cows shall be issued to any person unless the premises in respect of which the licence is to be issued are in conformity with the following requirements :—

- (1) Every building on the premises intended for the accommodation of cattle must—
 - (a) be built of brick, stone, cabook or wood ;
 - (b) have its walls and pillars limewashed ;
 - (c) have its roof constructed of durable material ;
 - (d) have its floor paved with brick or stone rendered in cement, cement concrete or asphalt ;
 - (e) have drains for the purpose of conveying urine, washings and waste water into one or more covered receptacles, such drains being paved with bricks or stone rendered in cement, cement concrete or asphalt ; and
 - (f) be proportionate in size to the number of cows to be kept in the dairy allowing for each cow a floor space not less than eight feet in length and five feet in width and a minimum air space of four hundred cubic feet.
- (2) The building on the premises intended for use as a milk room must—
 - (a) be at a distance of not less than twenty-five feet from the cowshed or other building and not less than one hundred feet from any latrine, cesspit, ashpit, permanent manure heap or open sewer ;
 - (b) have walls of not less than seven feet in height, built of stone, brick or cabook, and plastered or limewashed on the inside ;
 - (c) have at least two opposite walls abutting on the open air ;
 - (d) have its floor cemented, and the junction of the floor with the walls rounded off with cement ;
 - (e) have a ceiling which is constructed of grooved and oil-painted boards capable of preventing the ingress of dust ;
 - (f) have the eaves of the roof at least six feet above the level of the ground ;
 - (g) have at least one window and one door, the area of the window space being not less than one-fifteenth of the floor space of the room and have each window and floor covered with fly-proof netting and one window facing at least one door ;

(h) be provided with a table covered with marble, slate, zinc or other impermeable substance approved by the Chairman, and with a sanitary dust-bin and a suitable rack for storing clean bottles.

15. The licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which the phrase "LICENSED DAIRY" and its Sinhalese equivalent are clearly painted.

16. The licensee of a dairy shall keep in the dairy, so as to be available for inspection at any time, a list of the names and the addresses of all employees and a register containing the names and addresses of all persons to whom he supplies milk.

17. The licensee of a dairy shall take all necessary steps to ensure that—

- (a) the walls of every room forming part of the dairy are limewashed and the woodwork is washed with hot water and soap at least twice a year in the months of June and December and at such other times as may be ordered by the Chairman in writing ;
- (b) the floor and the top of the milk-room table are washed at least once every day ;
- (c) every part of the dairy, its surroundings and drains are kept clean and in good repair ;
- (d) all dung, refuse, urine and washings are removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as to cause no nuisance ;
- (e) all cattle food other than grass or straw is stored in suitable ratproof receptacles ; and
- (f) all utensils, furniture and other requisites used in or belonging to the dairy are kept clean.

18. The licensee of a dairy shall not cause or permit—

- (a) any milk to be poured into any vessel which it not thoroughly cleaned,
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, or enamelled or galvanized iron ;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room ;
- (d) milk to be drawn from any cow, unless immediately before the time of milking, the udder and teats of the cow are thoroughly cleaned and wiped with a clean, damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned ;
- (e) milk intended for sale to be kept in any place other than the milk room ; and
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

19. The licensee of a dairy shall provide for the purposes of the dairy only water obtained from a source approved by the Chairman.

20. The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator, or other article used in the dairy to be used for any purpose other than the purposes of the dairy, and shall cause such vessel, churn, separator or other article to be washed after each occasion on which it is used, first with cold water, and then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

(2) The licensee shall cause the brushes used in cleaning vessels and other dairy requisites, to be boiled for ten minutes each time after use.

21. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid and shall take all precautions to prevent the milk from being contaminated during transit.

22. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

23. No person who is suffering or who has recently suffered from any contagious, infectious or cutaneous disease or who has recently been in attendance on any person suffering from such disease shall be permitted by the licensee or any person in charge of the dairy or milk room to take part in the preparation, sale, or transport of milk until the periods of infection and incubation have elapsed.

24. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of infectious, contagious or cutaneous disease which may occur among persons employed in the dairy.

25. The licensee of a dairy shall not sell or cause or permit to be sold the milk of any cow suffering from tuberculosis, acute mastitis, foot and mouth disease, anthrax or actinomycosis of the udder, or add such milk or cause or permit such milk to be added to any milk which is intended for sale for human consumption.

26. The licensee of a dairy shall not sell or supply to any person milk obtained from any cow other than a cow kept in the licensed dairy.

27. No person shall keep a dairy of one cow unless he has been registered by the Chairman as a supplier of milk.

28. The Chairman may refuse to register any person as a supplier of milk, if a Medical Officer authorised in writing by the Chairman, after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be so registered.

29. Every registered supplier of milk shall take all such measures and precautions as may be necessary to ensure that—

- (a) the cow-shed, utensils, and other requisites are kept clean; and
- (b) the person milking the cow and the person distributing the milk are free from disease.

30. No registered supplier of milk shall cause or permit any cow to be milked for the purpose of obtaining milk unless immediately before milking the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned.

31. Every registered supplier of milk shall cause the milk to be collected, stored and distributed in vessels which are—

- (a) made of impervious material;
- (b) provided with proper covers, stoppers or corks; and
- (c) capable of being cleaned daily with boiling water.

32. Every registered supplier of milk shall cause every vessel used for collecting storing or distributing milk to be washed after each occasion on which the vessel is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

33. No person shall expose, offer or deliver for sale, or sell or hawk, within the village area, any milk produced outside that area unless he—

- (a) has been registered by the Chairman as a purveyor of milk; or
- (b) has been registered by the Chairman as a vendor of milk employed by a registered purveyor of milk.

34. (1) The Chairman may refuse to register any person as a purveyor of milk, if the Chairman of any duly constituted local authority for the area within which the dairy from which that person intends to

obtain milk is situated, after the inspection of the dairy, recommends that that person should not be registered as a purveyor of milk.

(2) No fee shall be charged for the registration of any person as a purveyor of milk.

35. (1) No licensee of a dairy, registered supplier of milk, or registered purveyor of milk shall employ any person as a vendor of milk unless such person has been registered by the Chairman as a vendor of milk.

(2) The Chairman shall issue to every person who is registered as a vendor of milk a card of registration bearing—

- (a) the name, registration number, the thumb impression of that person; and
- (b) the name and licence number or registration number of the licensee of a dairy, registered supplier of milk, or registered purveyor of milk, as the case may be, under whom that person is employed.

36. (1) The Chairman may refuse to register any person as a vendor of milk under by-law 35, until a Medical Officer nominated by the Chairman has examined that person and certified him to be free from any infectious, contagious, or cutaneous disease.

(2) No fee shall be charged for the registration of any person as a vendor of milk.

37. Every registered vendor of milk shall carry his card of registration on his person when exposing, offering, or delivering for sale or selling or hawking milk, and shall produce such card for inspection whenever requested to do so by any officer duly authorised in that behalf by the Chairman in writing.

38. No person shall sell, expose, offer or deliver for sale or sell or hawk within the village area—

- (a) any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is printed the phrase "Skimmed Milk" and its Sinhalese and Tamil equivalents and is declared at the time of sale to be skimmed milk; or
- (b) any milk adulterated with water or any other foreign substance or liquid; or
- (c) any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material;

Provided that the milk to which tea, coffee or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house shall not be deemed to be adulterated for the purpose of this by-law.

39. The Chairman or any officer authorised in writing by the Chairman, may at any time demand and take a sample of milk for analysis on payment of the value thereof from the licensee of any dairy, or from any registered supplier of milk, registered purveyor of milk, or registered vendor of milk.

40. No licensee of a dairy, registered supplier of milk, registered purveyor of milk or registered vendor of milk shall refuse to comply with a demand lawfully made under by-law 39.

41. Every licensee of a dairy shall cause a copy of these by-laws relating to dairies and the sale of milk in Sinhalese and the licence to be framed and hung in a conspicuous position in the dairy.

42. In these by-laws—

"Chairman" means the Chairman of the Committee; and

"Committee" means the Village Committee of the Berälapanatara village area in the Matara District.

L.D.—B 5/53. L. G. D.—GB 14/71/6.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Kosgoda village area in the Galle District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, March 10, 1953.

By-laws

LAND AND PROPERTY

1. No person shall destroy, damage or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.
2. No person shall destroy, damage or encroach upon any waste or public land vested in, or under the control of the Committee.
3. No person shall remove any sand, earth, stone or growing plants or trees, or in any way alter, or deface the surface of any waste or public land without the authority of the Chairman.
4. No horse, cattle, sheep, goat, or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman. Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.
5. Any person thereto authorised in writing by the Chairman may seize any horse, cattle, sheep, goat or swine which he may find tethered or grazing on any public road without a permit under by-law 4.
6. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village no person who is not resident in any such village shall tether any cattle or permit any cattle to stray upon that pasture land without the written permission of the Chairman.
7. No person shall damage any fence, or obstruct any gateway or befoul or poison any pond situated on any land set apart as a common pasture ground.
8. Cattle (with the exception of buffaloes brought into the village area temporarily for the purpose of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents for a month for each head of cattle.
9. The owner or occupier of every private land shall cause the boundaries of such land to be marked by live fences or ditches or stones firmly embedded in the ground, or in such other manner as may be approved by the Committee.
10. In the case of two adjoining lands the owners or occupiers of such lands shall be jointly responsible in ensuring that a suitable boundary is marked or erected between such lands and that the boundary is maintained in good order.
11. The owner or occupier of any land shall, on receipt of a written notice from the Chairman to that effect, mark or erect a boundary in his land in such manner, and within such time, as may be specified in that notice.
12. (1) For the purpose of making or repairing any fence, ditch or boundary mark on any land, it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees to enter any of the adjoining lands with the necessary materials and implements.
(2) No person shall knowingly or wilfully alter or deface, or do any act likely to damage, any fence or boundary on any land, or remove any landmarks therefrom.

13. Any person may with the written authority from the Chairman enter upon any private land within the village area for the purpose of preventing any damage to, or for repairing or remedying defects in, any wires or apparatus or supports thereof maintained for the purpose of any public service.

ROADS AND PATHS

14. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with the resolution of the Committee as to the width of such road or path and the course which it is to take.
15. No person shall—
 - (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path, whether constructed or in the course of construction; or
 - (b) except with the permission of the Committee divert the line of any public road or path whether constructed or in the course of construction.
16. (1) It shall be the duty of the proprietors and cultivators of paddy fields through which any public path runs to maintain such path at its customary width.
(2) No person shall cut or encroach upon any public path so as to reduce its width to less than its customary width.
17. When a range of paddy fields through which any public road or path passes is under cultivation, the cultivators of such range shall be entitled, with the previous permission of the Chairman and subject to such terms and conditions as he may impose, to put up a suitable gate across such road or path during the period of cultivation in order to prevent cattle from trespassing on the paddy fields.
18. Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice by beat of tom-tom or otherwise.
19. It shall be lawful for the Committee by resolution in that behalf to restrict or prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.
20. Any officer of the Committee authorised in writing by the Chairman shall have the power to make, scour, clean and keep open all ditches, gutters, and drains or water courses and also to make and lay such trunks, tunnels, plates or bridges as he shall deem necessary for the protection, preservation, improvement, repair or construction of any existing or proposed public road or path.
21. It shall be lawful for any person thereunto authorised by the Chairman in writing—
 - (1) to enter between the hours of 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals and other implements upon any land adjacent to or near any existing or proposed public road or path, and to perform all acts, matters and things authorised by the Committee in connection with the improvement, alignment, level width or construction of that road or path;
 - (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of work;
 - (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work in any way connected therewith; or
 - (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains or water courses or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any public road or path.

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within

a reasonable time and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands or over any enclosed garden or yard.

DAIRIES AND SALE OF MILK

22. No person shall sell or hawk, or expose, offer or deliver for sale any milk produced within the village area unless he is—

- (a) a licensee of a dairy of three or more cows ;
- (b) a registered supplier of milk ; or
- (c) a vendor of milk who is employed by a licensee of a dairy or by a registered supplier of milk and to whom a card of registration has been issued by the Chairman.

23. No person shall keep a dairy of three or more cows unless he is the holder of a licence issued in that behalf by the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 67, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

24. No licence to keep a dairy of three or more cows shall be issued to any person unless the premises in respect of which the licence is to be issued are in conformity with the following requirements:—

(1) Every building on the premises intended for the accommodation of cattle must—

- (a) be built of brick, stone, cabook or wood ;
- (b) have its walls and pillars lime-washed ;
- (c) have a roof constructed of durable material ;
- (d) have its floor paved with brick or stone rendered in cement, cement concrete, or asphalt ;
- (e) have drains for the purpose of conveying urine, washings and waste water into one or more covered receptacles, such drains being paved with brick or stone rendered in cement, cement concrete or asphalt ; and
- (f) be proportionate in size to the number of cows to be kept in the dairy, allowing for each cow a floor space of not less than eight feet in length and five feet in width and a minimum air space of four hundred cubic feet.

(2) The building on the premises intended for use as a milk-room must—

- (a) be at a distance of not less than twenty-five feet from the cow-shed or other buildings and not less than 100 feet from any latrine, cesspit, ashpit, permanent manure heap or open sewer ;
- (b) have walls not less than seven feet in height, built of stone, brick or cabook, and plastered or lime-washed on the inside ;
- (c) have at least two opposite walls abutting on the open air ;
- (d) have its floor cemented, and the junction of the floor with the walls rounded off in cement ;
- (e) have a ceiling which is constructed of grooved and oil painted boards capable of preventing the ingress of dust ;
- (f) have the eaves of the roof at least six feet above the level of the ground ;
- (g) have at least one window and one door, the area of the window space being not less than one-fifteenth of the floor space of the room and have each window and door covered with fly proof netting and one window facing at least one door ; and
- (h) be provided with a table covered with marble, slate, zinc or other impermeable substance approved by the Chairman, and with a sanitary dust-bin and a suitable rack for storing clean bottles.

25. The licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which the phrase "Licensed Dairy" and its Sinhalese equivalent are clearly painted.

26. The licensee of a dairy shall keep in the dairy, so as to be available for inspection at any time, a list of the names and addresses of all employees, and a register containing the names and addresses of all persons to whom he supplies milk.

27. The licensee of a dairy shall cause—

- (a) the walls of every room forming part of the dairy to be lime-washed and the wood work to be washed with hot water and soap at least twice a year in the months of June and December and at such other times as may be ordered by the Chairman in writing ;
- (b) the floors and the top of the milk room table to be washed, at least once every day ;
- (c) every part of the dairy, its surroundings and drains to be kept clean and in good repair ;
- (d) all dung, refuse, urine and washings to be removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as to cause no nuisance ;
- (e) all cattle food, other than grass or straw to be stored in suitable rat-proof receptacles ; and
- (f) all utensils, furniture, and other requisites used in or belonging to the dairy to be kept clean.

28. The licensee of a dairy shall not cause or permit—

- (a) milk to be poured into any vessel which is not thoroughly clean ;
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, or enamelled or galvanized iron ;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room ;
- (d) milk for the purpose of sale to be drawn from any cow unless immediately before the time of milking, the udder and teats of the cow are thoroughly clean and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and clean ;
- (e) milk intended for sale to be kept in any place other than the milk room ; or
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

29. The licensee of a dairy shall provide for the purpose of the dairy only water obtained from a source approved by the Chairman.

30. (1) The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator or other article used in the dairy to be used for any purpose other than for the purpose of the dairy, and shall cause each vessel, churn, separator or other article to be washed after each occasion on which it is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

(2) The licensee of a dairy shall cause the brushes used in cleaning vessels, and other dairy requisites to be boiled for ten minutes each time after use.

31. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid and shall take all precautions to prevent the milk from being contaminated during transit.

32. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

33. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease shall be permitted by the licensee of any dairy or any person in charge of the dairy or the milk room to enter the dairy or milk room or to take part in the preparation, sale or transport of milk until the periods of infection and incubation have elapsed.

34. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of infectious, contagious or cutaneous disease which may occur among the persons employed in the dairy.

35. The licensee of a dairy shall not sell, or cause or permit to be sold the milk of any cow suffering from tuberculosis, acute mastitis, foot-and-mouth disease, anthrax, actinomycosis of the udder or add such milk or cause or permit it to be added to any milk of any other animal which is intended for sale for human consumption.

36. The licensee of a dairy shall not sell or supply to any person milk obtained from any cow other than a cow kept in the licensed dairy.

37. No person shall keep a dairy of not more than two cows unless he has been registered by the Chairman as a supplier of milk.

38. The Chairman may refuse to register any person as a supplier of milk if a Medical Officer authorised in writing by the Chairman after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be so registered.

39. Every registered supplier shall take all such measures and precautions as may be necessary to ensure that—

- (a) the cow sheds, utensils, and other requisites are kept clean; and
- (b) the person milking the cows and the person distributing the milk are free from disease.

40. No registered supplier shall cause or permit any cow to be milked for the purpose of obtaining milk unless, immediately before milking, the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person are also thoroughly washed and cleaned.

41. Every registered supplier of milk shall cause the milk to be collected, stored and distributed in vessels which are—

- (a) made of impervious material;
- (b) provided with proper covers, stoppers, or corks; and
- (c) capable of being cleaned daily with boiling water.

42. Every registered supplier of milk shall cause every vessel used for collecting, storing or distributing milk, to be washed after each occasion on which the vessel is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

43. No person shall expose, offer or deliver for sale, or sell or hawk within the village area any milk produced outside that area unless—

- (a) he has been registered by the Chairman as a purveyor of milk;
- (b) he has been registered by the Chairman as a vendor of milk employed by a registered purveyor of milk.

44. (1) The Chairman may refuse to register any person as a purveyor of milk, if the Chairman of any duly constituted local authority for the area within which the dairy from which that person intends to obtain milk is situated, after inspection of the dairy recommends that that person should not be registered as a purveyor of milk.

(2) No fee shall be charged for the registration of any person as a purveyor of milk.

45. (1) No licensee of a dairy, registered supplier of milk, or registered purveyor of milk shall employ any person as a vendor of milk unless that person has been registered by the Chairman as a vendor of milk employed by such licensee, supplier or purveyor as the case may be.

(2) The Chairman shall issue to every person who is registered as a vendor of milk a card of registration bearing—

- (a) the name, registration number and thumb impression of that person; and
- (b) the name and licence number or registration number of the licensee of a dairy, registered supplier of milk or registered purveyor of milk under whom that person is employed.

(3) The Chairman may refuse to register any person as a vendor of milk under this by-law until a Medical Officer nominated by the Chairman has examined that person and certified him to be free from any infectious, contagious, or cutaneous disease.

(4) No fee shall be charged for the registration of any person as a vendor of milk.

46. Every registered vendor of milk shall carry his card of registration on his person when exposing, offering or delivering for sale, or selling or hawking milk and shall produce such card whenever requested to do so by any officer duly authorised in that behalf by the Chairman, in writing.

47. No person shall expose, offer or deliver for sale, or sell or hawk within the village area—

- (a) any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "Skimmed milk" and its Sinhalese and Tamil equivalents, and is declared at the time of sale to be skimmed milk; or
- (b) any milk adulterated with water or any other foreign substance or liquid; or
- (c) any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material:

Provided that milk to which tea, coffee, or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house, shall not be deemed to be adulterated for the purposes of this by-law.

48. The Chairman or any officer authorised in writing by the Chairman may at any time demand and take a sample of milk for analysis, on payment of the value thereof, from the licensee of any dairy, or from any registered supplier of milk, registered purveyor of milk, or registered vendor of milk.

49. No licensee of a dairy, registered supplier of milk, registered purveyor of milk or registered vendor of milk shall refuse to comply with a demand lawfully made under by-law 48.

50. The licensee of a dairy shall cause a copy of these by-laws (relating to dairies and the sale of milk) in Sinhalese, and the licence to be framed and hung in a conspicuous position in the dairy.

SALE OF PROVISIONS

51. No person shall keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food, except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 67, expire on the thirty-first day of December of the year in respect of which it is used.

52. The owner or seller of meat, poultry, fish, vegetables or other perishable articles of food in any shop or place (other than a market) shall keep the meat, poultry and fish apart from the vegetables and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

53. The Chairman or any person duly authorised by him in writing may inspect any shop, or place (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

54. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where the meat is sold except in a box or vehicle which satisfies the following conditions:—

- (a) Where a box is used, the box must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid; or
- (b) Where a vehicle is used, the vehicle must be provided with—
 - (i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;
 - (ii) a covering at each open end to screen the meat from public view; and
 - (iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material, for storing the meat.

(2) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

OFFENSIVE AND DANGEROUS TRADES

55. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Curing fish.
- (b) Storing cured or dry fish.
- (c) Storing perishable articles of food, for the purposes of trade by wholesale.
- (d) Manufacturing compost or artificial manure.
- (e) Curing or manufacturing rubber.
- (f) Manufacturing vinegar.
- (g) Manufacturing soap.
- (h) Keeping a tannery.
- (i) Boiling blood or offal.
- (j) Curing arecanuts.
- (k) Storing hides.
- (l) Storing bones.
- (m) Icing fish.
- (n) Curing planks.
- (o) Keeping a kraal for soaking coconut husks.
- (p) Smoking or manufacturing rubber sheets or crepe.
- (q) Storing artificial manure or materials used for the preparation of artificial manure in quantity over 3 bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacturing aerated waters.
- (b) Manufacturing copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (d) Extracting oil by apparatus.
- (e) Quarrying for cabook, gravel or metal.
- (f) Storing copra.
- (g) Storing straw.
- (h) Manufacturing desiccated coconut.
- (i) Curing or storing plumbago.
- (j) Digging for coral stone by opening a pit.
- (k) Manufacturing coconut oil by machinery.
- (l) Burning or storing lime.
- (m) Keeping a timber or firewood depot.
- (n) Manufacturing or storing fibre.
- (o) Storing cotton wool.
- (p) Manufacturing matches.
- (q) Manufacturing crackers and fireworks.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

BURNING OF BRICKS, TILES OR CHARCOAL

56. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman.

(2) Every such licence shall unless it is earlier cancelled under by-law 67 expire on the thirty-first day of December of the year in respect of which it is issued.

57. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (2) the building, if any, to be used for the purposes of that trade are in conformity with the following requirements:—
 - (a) the roof of such building must be made of some permanent material and the floors must be cemented;
 - (b) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;
 - (c) the eaves of such building must be not less than six feet from the ground;
 - (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows shall be not less than one-fifteenth of the superficial floor space;
 - (e) the walls in every room in such building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
 - (f) the internal surface of such wall to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
 - (g) the woodwork of such building must be oil-painted or lime-washed.

58. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 57, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the holder of the licence in respect of such trade, requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with such written notice within the time specified therein.

59. Any notice under by-law 58 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on such trade or if it is left with any person employed in such premises by him.

60. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of the offensive or dangerous trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements, and vessels used in such trade to be kept clean;
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

61. The holder of a licence to carry on any offensive or dangerous trade shall not pollute or contaminate any well, tank, river, stream, canal, channel, lake or other inland water.

62. The holder of a licence to carry on any offensive or dangerous trade shall not carry on such trade in any manner like to cause a nuisance to or to be injurious to, the health or comfort of persons in the neighbourhood.

63. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on any such trade—

- (a) to be discharged into the external air in such manner and at such height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

64. The provisions of by-laws 57 to 63 shall not apply to timber or firewood depots.

65. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any Officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit such inspection to be made.

STRAY CATTLE

66. (1) All cattle, sheep and goats straying on any public road or path within the village area shall on seizure be placed in the pound established by the Committee for the purpose.

(2) The charges payable before the removal of any animal so impounded, shall be calculated at the following rates:—

For occupation—50 cents per head for a day or part of a day.

For food (if supplied)—25 cents per head for a day or part of a day.

CANCELLATION OF LICENCES

67. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose to cancel the licence of any licensee convicted twice or oftener or a breach of any of the by-laws in connection with which the licence was issued and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

68. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area, and

“village area” means the Kosgoda village area in the Galle District.

L. D.—B. 114/45/L. G. D.—GA 14/94/4.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udapalata village area in the Badulla District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, March 10, 1953.

By-Law

The by-laws relating to offensive and dangerous trades made by the Village Committees of the Udapalata and Bogoda village areas and published in *Gazette* No. 9,528 of March 8, 1946, as amended by by-law published in *Gazette* No. 9,838 of March 5,

1948, are hereby further amended in so far as they apply to the Udapalata village area by the substitution in by-law 1 (1) thereof, for the item “Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used” of the item “Keeping a tea factory”.

Posts—Vacant

LOCAL GOVERNMENT SERVICE

Post of Food Inspector, Municipal Council, Galle

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post is permanent and pensionable and carries a salary of Rs. 3,000 per annum, rising by 5 annual increments of Rs. 120 and 10 of Rs. 180 to Rs. 5,400 per annum, with an efficiency bar before Rs. 4,500 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applications will be received from Ceylonese or non-Ceylonese who are in the Government Service or Local Government Service.

4. Applicants should possess the Certificate of the Royal Sanitary Institute, England, for Inspectors for meat and other foods.

5. Applications from those in a local body or in a Government department should be forwarded through the Mayor or Chairman of the local authority or the head of the department in which they are serving.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before April 11, 1953.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service-Commission.

P. O. Box 530,

Colombo, March 16, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF FOOD INSPECTOR, MUNICIPAL COUNCIL, GALLE

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(in block capitals)
*Nationality: _____.
(state whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.

9. (a) Employment since leaving school with dates and full particulars of service : _____
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____
- (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held : _____
 - (ii) Present salary and scale of salary : _____
 - (iii) Record of employment in Local Bodies : _____
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____
14. Whether convicted of any criminal offence in a court of law, if so; give date, number of case, and nature of the offence : _____
15. Whether free from debt or pecuniary embarrassment : _____

Signature of Applicant.

Date : _____

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Park Supervisor, Municipal Council, Nuwara Eliya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,000 per annum, with an efficiency bar before Rs. 2,400 per annum. A temporary cost of living allowance at Government rates and conditions will be paid. Free quarters will be provided. The selected candidate may be placed at a step in the salary scale.

3. The post is permanent and pensionable.

4. Applicants must be Ceylonese* and should be not more than 45 years of age on April 1, 1953, and should have passed the Junior School Certificate (English) Examination, or equivalent or higher examination, and undergone a training in the Agricultural Department and should possess practical experience in all branches of Horticulture, and in the construction, maintenance, and control of public parks, sports grounds, open spaces, &c. A sound knowledge of colloquial Sinhalese and Tamil is essential. Preference will be given to candidates with qualifications in Horticulture or allied subjects.

5. Applications will also be considered from persons holding permanent posts in the service of Government or of a Local Authority irrespective of age and academic qualifications, provided they are

otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body or the Head of the Department in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

8. Applications, which should be made substantively in the form appended below, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than April 20, 1953.

9. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, March 17, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF PARK SUPERVISOR,
MUNICIPAL COUNCIL, NUWARA ELIYA

1. Reference to the advertisement : _____
2. Full name : _____
(In block capitals)
- *Nationality : _____
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address : _____
4. Date and place of birth of applicant : _____
5. Date and place of birth of applicant's father : _____
6. Whether married or single : _____
7. Educational qualifications and last examination passed with date : _____
(a) English : _____
(b) Sinhalese/Tamil : _____
8. Where educated and date of leaving school : _____
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____
- (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held : _____
 - (ii) Present salary and scale of salary : _____
 - (iii) Record of employment in Local Bodies : _____
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : _____

15. Whether free from debt or pecuniary embarrassment: _____

Date: _____ Signature of Applicant.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Resident Ayurvedic Physician, Urban Council, Chilaw

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by annual increments of Rs. 72 to Rs. 1,992 per annum with an efficiency bar before Rs. 1,488 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid.

3. Applicants must be Ceylonese* and should possess approved qualifications in Ayurveda from a recognised College of Indigenous Medicine in Ceylon or in India, together with not less than 5 years' professional experience, subsequent to obtaining the diploma.

4. Applications will also be entertained from recognized general Ayurvedic Physicians, irrespective of the qualifications referred to in para. 3 above, provided they have had not less than 10 years of experience as a general Ayurvedic Practitioner. Copies of certificates and testimonials in proof of such practice and experience should be annexed. Such applicants should also attach to their applications copies of certificates from the Guru-Waidiya and the D. R. O. of the District in proof thereof.

5. The post is permanent and pensionable.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission. No private practice will be allowed.

8. Applications in the candidate's own handwriting stating age, qualifications and experience, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than April 10, 1953.

9. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, March 17, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF RESIDENT AYURVEDIC PHYSICIAN, URBAN COUNCIL, CHILAW

1. Reference to the advertisement: _____

2. Full name: _____
(In block capitals)

* Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below.)

3. Full postal address: _____

4. Date and place of birth of applicant: _____

5. Date and place of birth of applicant's father: _____

6. Whether married or single: _____

7. Educational qualifications and last examination passed with date: _____

(a) English: _____

(b) Sinhalese/Tamil: _____

8. Where educated and date of leaving school: _____

9. (a) Employment since leaving school with dates and full; particulars of service: _____

(b) If employed under Government previously, give details, including cause of termination of service: _____

(c) If a member of the Local Government Service, give:—

(i) designation and grade of present post held: _____

(ii) present salary and scale of salary: _____

(iii) record of employment in Local Bodies: _____

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____

10. Qualifications obtained in Ayurveda—

(a) the year in which the Diploma was obtained;

(b) number of years of professional experience subsequent to obtaining the Diploma.

11. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____

12. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____

13. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____

14. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____

15. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____

16. Whether free from debt or pecuniary embarrassment: _____

Signature of Applicant.

Date: _____

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Secretary, Grade IV, Urban Council, Ratnapura

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum rising by fourteen annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid.

3. Applications will be entertained only from—

- (i) Grade II Secretaries of Town Councils with a minimum service of four years as Secretary, Grade II.
- (ii) Grade I Clerks of the Local Government Clerical Service and Grade I Clerks transferred to P. W. D. or a Kachcheri.
- (iii) Members of the Local Government Service who have a good knowledge and experience of office routine, Secretarial practice and Urban Council Accounts, and who have had at least 10 years service in a Local Authority.
- (iv) Grade IV Secretaries of Urban Councils and Grade I Secretaries of Town Councils who desire a transfer.

4. Applications should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

5. The post is pensionable and permanent.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than April 9, 1953.

9. Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo, March 17, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF ASSISTANT SECRETARY,
GRADE IV, URBAN COUNCIL, RATNAPURA

1. Reference to the advertisement: _____.
2. Full name: _____
(In block capitals.)
*Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
- (c) If a member of the Local Government Service, give—
(i) Designation and Grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
- (iii) Record of employment in Local Bodies: _____.
- (d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge: _____.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Secretary, Grade I, Town Council,
Vavuniya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applications will be considered only from—

- (a) Secretaries in Grade IV in Urban Councils and Grade I Secretaries in Town Councils who desire a transfer;
- (b) Grade II Secretaries in Town Councils with not less than 4 years' service as Secretary; and
- (c) Clerks in Grade I of the Local Government Service with not less than 3 years' service in Grade I.

They should have a good knowledge of and experience in—

- (a) Office organization and procedure;
- (b) Secretarial work;
- (c) Local Government Law and Accounts; and
- (d) Administrative work.

4. The post is pensionable. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder, and will be subject to confirmation after one year.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

6. Applications should be made substantially in the form given below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before April 10, 1953.

7. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, March 16, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF _____

1. Reference to the advertisement : _____.
2. Full name : _____
(in block capitals)
*Nationality : _____
(state whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in local bodies : _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank, and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so give, date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

(Signature of Applicant.)

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo—1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration ; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Revenue Overseer, Grade II, Town Council,
Pussellawa

APPLICATIONS are invited by the Chairman, Town Council, Pussellawa, for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by 7 annual increments of Rs. 42 to Rs. 954 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should not be less than 25 years of age nor more than 40 years of age on March 31, 1953, and should have passed the 7th Standard in English or a higher examination and 8th Standard in Sinhalese. Preference will be given to those who have had experience in the collection of rates and taxes, distraining work and courts work in connection with the institution of cases.

4. Applications will also be considered from those holding permanent posts in the Local Government Service, irrespective of age and educational qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Authority in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their active war service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate may be required to furnish security either in cash or fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

6. The post is pensionable. The selected candidate will be on one year's probation, and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. Applications should be made substantially in the form appended and should reach the Chairman, Town Council, Pussellawa, on or before April, 7, 1953.

8. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,
Chairman.

Office of the Town Council,
Pussellawa, March 9, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF REVENUE OVERSEER,
GRADE II, TOWN COUNCIL, PUSSELLAWA

1. Reference to the advertisement : _____.
2. Full name : _____
(In block capitals).
*Nationality : _____
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date :
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.

(c) If a member of the Local Government Service, give:—

(i) Designation and grade of present post held: _____

(ii) Present salary and scale of salary: _____

(iii) Record of employment in Local Bodies: _____

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____

14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of offence: _____

15. Whether free from debt or pecuniary embarrassment: _____

(Signature of Applicant).

Date: _____

To: The Chairman,
Town Council,
Russellawa.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Two Posts of Cleaner, Town Council, Chavakachcheri
APPLICATIONS are invited by the Chairman, Town Council, Chavakachcheri, for the above posts.

2. Each of the posts carries a salary of Rs. 444 per annum, rising by 18 annual increments of Rs. 12 to Rs. 660 per annum; efficiency bar before Rs. 564 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should not be less than 20 years of age nor more than 40 years of age on April 1, 1953, and should be able to read and write Sinhalese or Tamil, and should possess a knowledge of the operation and maintenance of diesel engine driven alternator sets, power house auxiliaries, and switchgear. Previous experience will be an additional qualification.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the posts. Applications from such candidates should be forwarded through the Mayor or the Chairman of the Local Authority in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidates may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

6. The posts are pensionable. The selected candidates will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. Applications should be substantially in the form appended and should reach the Chairman, Town Council, Chavakachcheri, not later than April 1, 1953.

8. Applications should be addressed to the Chairman, Town Council, Chavakachcheri, and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

N. ARUNACHALAM,
Chairman.

Town Council Office,
Chavakachcheri, March 14, 1953.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF CLEANER, TOWN COUNCIL,
CHAVAKACHCHERI

1. Reference to the advertisement: _____

2. Full name: _____
(in block capitals)

*Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below).

3. Full postal address: _____

4. Date and place of birth of applicant: _____

5. Date and place of birth of applicant's father: _____

6. Whether married or single: _____

7. Educational qualifications and last examination passed with date—

(a) English: _____

(b) Sinhalese/Tamil: _____

8. Where educated and date of leaving school: _____

9. (a) Employment since leaving school with dates and full particulars of service: _____

(b) If employed under Government previously, give details, including cause of termination of service: _____

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held: _____

(ii) Present salary and scale of salary: _____

(iii) Record of employment in Local Bodies: _____

(d) If an ex-Serviceman, particulars of unit, rank, and dates of joining and discharge: _____

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____

14. Whether convicted of any criminal offence in a court of law, if so; give date, number of case, and nature of the offence: _____

15. Whether free from debt or pecuniary embarrassment: _____

(Signature of Applicant).

Date: _____

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

Notices under the Local Authorities Elections Ordinance

YATTAKALAN PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Yattakalan Pattu Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule

YATTAKALAN PATTU VILLAGE COMMITTEE

Ward No.	Name of Candidate
1	Warnakulasuriya Julian Jansz.
2	Warnakulasuriya Ponnakuttige Robert Fernando.
3	Warnakulasuriya George Fernando.
4	Jayalath Pedige Peter.
5	Jayalath Podige Peiya.
6	Wickramage Peter John.
7	Pragnaratne Wickramanayake.
8	Adikari Mudienselage Ratnayake.
10	Charlis Peter Marasinghe.
11	Suriyaratne Marasinghe.
12	Ratnayake Rajapakse Mudienselage Karunaratne.
13	Amarasinghe Mudalige Chandrasekera Amarasinghe.
14	Randeni Korallalage Charlis Appuhamy.
15	Muhandiramalage Albert Fernando.
16	Jayasumana Marasinghage Sarananda.
17	Gaminee Senadeerage Upali Gunasena.
19	Warnakulasuriya Thomas Tissera.
20	Warnakulasuriya James de Waas.
22	Tommage Francis Fernando.
23	Hemachandra Dasanayake.
24	Don Jusey Samarantunge.
25	Warnakulasuriya Claudius Fernando.
26	Warnakula Weerasuriya Matthew Fernando.

KADAWAT KORALE WEST VILLAGE COMMITTEE

IT is hereby notified for general information that S. Rawathar has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Kadawat Korale West Village Committee to represent Ward No. 13.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 11, 1953.

KANDUPITA PATTUS NORTH & SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following

candidates have been elected to represent the wards of Kandupita Pattus North & South Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule

KANDUPITA PATTUS NORTH & SOUTH VILLAGE COMMITTEE

Ward No.	Name of Candidate
3A	Jayalathge Piyadasa.
8	Senanayakaganihimudiyanselage Tikiri Ralahamy Harigala.
11	Godayalage Somapala.
12	Galkande Muhandiramalage Francis Perera.
15	Wessin Archchillage Senaratne.
17	Suraweera Arachchige Siman Perera.
18	Basnayake Rallage Alexander Basnayake.
19	Karunapedige Laminduwa.

MAWATA & KANDUAHA PATTUS VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Mawata & Kanduaaha Pattus Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule

MAWATA & KANDUAHA PATTUS VILLAGE COMMITTEE

Ward No.	Name of Candidate
3	Manikkuwadurallage Sethan Appuhamy.
6	Waidyaratne Herath Mudienselage Punchi Nilame.
7	Seneviratne Kannangarage Charles Perera.
9	Charles Laksman Bandara Ratnayake.
14	Halawath Mudienselage Sathi Bandara.
15	Wisnaramage Kira (alias) Kirineris Karunaratne.
16	Higgoda Welipitiya Rallage Dharmasena.

OTARA & GANDOLAHA PATTUS VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Otara & Gandolaha Pattus Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule**OTARA & GANDOLAHA PATTUS VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
1	Hemakanthi Mahendra Tilakaratne.
3	Yapabandara Mudiyansele Nava-ratne Banda.
4	Irene Wimala Kannangara.
7	Jayasuriya Accillage Ukkubanda.
9	Simon Perera Rupasinghe.
11	Arachchillage Dingiribanda.
12	Don Paulis Liyana Attukorale.
14	Weerasekera Seneviratne Mudiyan-say-large Seneviratne.
15	Mohottallage Selenchi Appuhamy.
16	Kaludurayalage Simon Singho.

PUNGUDUTIVU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Pungudutivu Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule**PUNGUDUTIVU VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
1	Vaitialingam Pasupathypillai
3	Sinnaiah Eliappah Sathasivampillai
5	Arampu Thampoo
7	Naganathapillai Balasingham
8	Kandiah Ayadurai
9	Vallipuram Sellappah
10	Ambalavi Kannaiahpillai
11	Arumugam Karthigasu
12	Vallipuram Nallathamby.

CHANKANAI VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that A. Kanagasabai Thuraiappah has been elected to represent Ward No. 19 of the Chankanai Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 11, 1953.

EGODA PATTU VILLAGE COMMITTEE

IT is hereby notified for general information that K. S. Chellathamby has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Egoda Pattu Village Committee to represent Ward No. 5.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 11, 1953.

KARAVAKU SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of the Karavaku South Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 9, 1953.

Schedule**KARAVAKU SOUTH VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
2	Seguismail Ahamad Lebbe
3	Mohamedismail Ahamad Lebbe
5	Athambawa Marikar Mohamed Ibrahim
6	Mohamed Aliva Athambawa
9	Ahamathulevvaipody Mohamed Kassim.

KEERAWELI PATTUS EAST AND WEST VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the Wards of Keeraweli Pattus East and West Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule**KEERAWELI PATTUS EAST AND WEST VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
3	Chandra Sekara Mudiyansele Dingiri Banda.
5	Maithripala Herat.
11	Weerakkodi Arachchillage Piyasena.

DONDRA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Dondra Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule**DONDRA VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
4	Charlie Abeyasekera.
6	Thenuwara Henedige Charlis Singho.
7	Ambalangoda Liyanage Edwin Silva.
9	Anthoni Baduge Darlis Silva.

ANAIVILUNDAN PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of the Anaivilundan Pattu Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 10, 1953.

Schedule**ANAIVILUNDAN PATTU VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
1	Kurukulath Arasar Iyampulle Kumaravel.
4	Alvin Anthony Mirando.
5	Matthes Nicholas Lambert.
6	Ponniah Rasaratnam Pillai.
7	Miguel Marceline Mirando.
10	Wijayaratne Herath Mudiyanseleage Gunawardhana.
13	Chandrasekera Dissanayake Adikari Mudiyanseleage Herat Singho.
14	Gonagala Arachchi Appuhamilage Don Vansalith Peter Appuhamy.
15	Sarath Chandra Ratnayake.
16	Sinnathamby Sahul Hameed.
17	Thamby Lebbe Segu Mohamadu Mohamed Abdul Cader.
19	Nallaraku Sittampalam.
20	Ramalingam Aiyadurai.
21	Sinnamuttuvairan Weerapathiran.
22	Muthuramu Periyandy.
23	Alakappan Poovaiah.

MOLODDUWA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Bodaragamage Piyadasa Gunasekera has been elected to represent Ward No. 2 of the Molodduwa Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
Colombo, March 13, 1953. (Local Bodies).

ALLAIPIDY VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of Allaipiddy Village Committee as specified in the schedule below.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
Colombo, March 13, 1953. (Local Bodies).

Schedule**ALLAIPIDY VILLAGE COMMITTEE**

Ward No.	Name of Candidate
1	Sinnappu Saddanathapillai.
2	Kandiah Sabapathipillai.
3	Bastiampillai Swakeenpillai.
6	Arumugam Sivasambu.

YATIPALATA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Samarakoon Mudiyanseleage Badderalala has been elected to represent Ward No. 1 of the Yatipalata Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 13, 1953.

VILLAGE COMMITTEE GENERAL ELECTIONS, 1953

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the candidates whose names appear in the schedule below have been elected to represent the wards of Village Committees as shown against their names.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, March 13, 1953.

Schedule**RATNAPURA DISTRICT****KADAWATA KORALE, UDUWAGGAM PATTU VILLAGE COMMITTEE**

No. and Name of Ward	Name of Candidate
6 .. Ellearawa	Hattelle Acharige Dingiriappu.
7 .. Wegapitiya	Berandeniye Kirihatnalage Charles Gunatilake.
10 .. Rassagala	Don Jayasingha Arachchige William Singho.
11 .. Wijanathkumbura	Berandeniye Alutage Jemis.
12 .. Waleboda-Egoda	Daulkarage Julis Singho.
13 .. Waleboda-Megoda	Pituwala Kankanamalage Don Simon Appuhamy.
15 .. Kandekumbura	Nugagaha Kapalle Appuhamy.
20 .. Etawakwala	Mudannayaka Mohottalalage Chandradasa.
22 .. Imbulpe	Hettiarachchige John Singho.
27 .. Silogama	Charles Gunasekera.

KUKUL KORALE, PALLE PATTU VILLAGE COMMITTEE

6 .. Udapagama	Suduhakuruge Sirithelis Gauthamadasa.
7 .. Dumbara	Galuge Peter Fernando.
9 .. Kuttikanda	Udukulage Martin Singho.
12 .. Mawarakanda	Hettige Don Martin.
16 .. Pallekada	Pitadeniyalaya Asaneris.
20 .. Pimbura	Udakande Kankanamalage Jayawardhana.

KURUWITA KORALE, PALLE PATTU VILLAGE COMMITTEE

2 .. Thoranakada	Maharanhilige Sima.
11 .. Mapota	Kasturi Arachchillage Surabiyal Singho.

KUKUL KORALE, UDA PATTU VILLAGE COMMITTEE

1 .. Gangalagamuwa	Petikiri Arachchillage Siri-yadasa.
3 .. Weddagala East	Samarasingha Arachchillage Heratham.
5 .. Panapola	Amarakon Arachchige Punchedsingho.
7 .. Kehelwatta	Kahingalage Podisingho.
8 .. Potupitiya	Karasingha Arachchillage Gunaratna.
9 .. Bopitiya	Tebugala Gamaetige Hinnipappuhamy.

ATAKALAN KORALE, MEDA PATTU VILLAGE COMMITTEE

1 .. Rakwana	Medagangodage Peiris Singho.
2 .. Weralugahamula	Watutanirige Amarasena Alwis.
5 .. Ridiwita	Henegge Vidanalage Lokumahatmaya.
6 .. Emitiyagoda	Elfred Luvi Amarasekera.
11 .. Bambaragastenna	Pallegama Diyawinnage James.
13 .. Pallegama	Gajanage Dingirimahatmaya.
14 .. Masimbula	Vidanalage Lokumahatmaya.
15 .. Meddegama	Handun Pathirannahalage Jemis Appuhamy.
18 .. Kawduwawa	Edward Albert Deigoda.
19 .. Horamulla	Suraweera Arachchige Peter Appuhamy.

No. and Name of Ward	Name of Candidate	No. and Name of Ward	Name of Candidate
MEDA KORALE, HELAUDA PALATA VILLAGE COMMITTEE			
2 .. Dehigastalawa ..	Ismail Marikkar Ahamadeen.	16 .. Marapona No. 1 ..	Ambagahage Epitawatte Pun- chimahatmaya.
7 .. Imbulamure ..	Dasanayaka Mudiyanse- Tilakasingha Bandara.	18 .. Marapona No. 3 ..	Kolombogama Medawatte Podimahatmaya Ratnayake.
8 .. Mahawalatenna ..	Kalutara Gurunnanselage Don Harry Jayasinghe.	20 .. Hakamuwa No. 2 ..	Kuruppu Mohottalalaye Pun- chinilame.
10 .. Bulathgama ..	Berandeniye Kirihatnalage Podi John.	21 .. Batugedara ..	Ukkuwalage Simion.
11 .. Meddekanda ..	Pananage Jamis.	22 .. Muwagama ..	Pattiye Arachchillaye Dingiri- appuhamy.
12 .. Ellepola ..	Warawitige Wijesinghe.	KADAWATA KORALE, TALAPITAGAM PATTU VILLAGE COMMITTEE	
13 .. Pallekanda ..	Weleuhulanage Cornelis Piya- sena.	1 .. Kinchigune ..	Munasinghe Arachchilaye Jayasinghe.
14 .. Gallinna ..	Medagedera Yayinnalaye Remis.	4 .. Bibila ..	Weerawanni Mudiyanse- Ranbanda.
15 .. Pallewela ..	Ile Kuttige Wilson Fernando.	8 .. Ihalagalagama ..	Herath Mudiyanse- nilame.
16 .. Gorokgahamadada ..	Mahabaduge Mallis Fernando Jayasooriya.	10 .. Kumburuteniwela..	Ganewattege Don Benjamin Punchimahatmaya.
19 .. Kirindigala ..	Athathudawe Haramanis Jaya- sekara.	12 .. Pahalagalagama..	Ganewattege Don Albert Podiappuhamy.
20 .. Diyainna ..	Morahela Vithanarallage Abe- tunga.	KURUWITI KORALE, UDA PATTU VILLAGE COMMITTEE	
21 .. Tanjama ..	Matota Arachchillage Tilaka- ratnahamy.	5 .. Akurana ..	Ihalagamalaralage Appusingho.
22 .. Uggalkaltota ..	Tennakoon Mudiyanse- Heenmudiyanse.		
23 .. Mulgama ..	Tennakoon Mudiyanse- Wijesingha Bandara.		
24 .. Rajawaka ..	Gajanayaka Mudiyanse- Kiriappuhamy.		
25 .. Bowatta ..	Kanihamulle Ratranhamy.		
ATAKALAN KORALE, PANNIL PATTU VILLAGE COMMITTEE			
1 .. Atakalanpanna ..	Hindaramulle Garindawatte Unga.		
2 .. Pahamunupanna ..	Kirimadugoda Durayalaye Haramanis.		
3 .. Gabbela ..	Pinnawala Arachchillaya Mu- dalihamy.		
4 .. Panapitiya ..	Weerahinge Bandulahamy Mudiyanse.		
5 .. Pannila ..	Gallenahene Mohottalalaye Heenmahatmaya.		
7 .. Madalagama ..	Pahalagedara Manannalaye Piyoris Dharmaratne.		
8 .. Endana ..	Don Theneris Ranaweera.		
9 .. Kalalella ..	Gonagala Gamaetige Podi- appuhamy.		
10 .. Nabuluwa ..	Pathirana Mudiyanse- diyanse.		
11 .. Bungiriya ..	Henaka Arachchillage Jaya- wardana.		
12 .. Yainna ..	Kariyapperuma Vijesundara Ekanayake Mudiyanse Rala- hamillage Wilson Herbert Yainna.		
13 .. Houpe ..	Houpe Mudiyanse- lavage Punchi- mahatmaya.		
14 .. Nugawela ..	Suriyabandara Martinsingho.		
15 .. Wellandura ..	Kiribandara Gajanayake.		
ATAKALAN KORALE, DEPATTU VILLAGE COMMITTEE			
1 .. Nalugasara ..	Gangoda Arachchillage John Singho.		
2 .. Kottimbulwala ..	Henage Gunawardana.		
3 .. Hatangala ..	Hiripitiyage Kularatna.		
4 .. Opata ..	Weediya Kapuralalage Loku- mahatmaya.		
5 .. Uda-Ranwala ..	Kanda Durage Podisingho.		
6 .. Palle-Ranwala ..	Ratnayake Mudiyanse- lavage Tikiri Bandara.		
7 .. Elamalpe ..	Kiriwaththuduwege Don Pun- chisingho.		
8 .. Tambagamuwa ..	Gane Arachchillage Malhamy.		
9 .. Udagama ..	Bathdena Manannalage Kiri- menika.		
10 .. Mahagama ..	Gamaethige Maddumahamy.		
11 .. Bibilegamakanda ..	Pitagampolage Marthenis.		
12 .. Mawatalanda ..	Don Semanis Attigalage Pun- chimahatmaya.		
13 .. Wallakadukanda ..	Dambawinne Mahagamara- llaye Dingirimahatmaya.		
14 .. Balawinna ..	Weerasooriya Muhandirama- lage Mudiyanse.		
15 .. Pallewela ..	Hiripitiyage Methias Silva.		
16 .. Galbokkayaya ..	Vidagama Ranawaka Arach- chige. Simitias Perera.		
NAWADUN KORALE, MEDA PATTU VILLAGE COMMITTEE			
3 .. Karawita No. 3 ..	Pataka Mudiyanse- lavage Heen- mahatmaya.		
7 .. Noragalla No. 1 ..	Weerakoon Ratnayaka Arach- chige Edwin Ratnayaka.		
9 .. Doloswala No. 1 ..	Doloswala Witharanage Chan- danahamy.		
10 .. Doloswala No. 2 ..	Kukulu Korale Vidanelage Podimahatmaya.		
15 .. Bopetta No. 2 ..	Amarasingha Gamaethige Don Albert Appuhamy.		

Statements of Revenue and Expenditure

KADUGANNAWA URBAN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1952

REVENUE	Amount Rs. c.	Total Rs. c.
A.—General revenue—		
(1) Property rate ..	11,043 56	
(3) Vehicles and animals tax ..	111 0	
(4) Licence duties ..	3,083 75	
(7) Refund of liquor licences ..	1 0	
(9) Fines by court ..	390 0	
(11) Interest ..	21 79	
(12) Sale of old stores ..	6 80	
(13) Refund of overpayments ..	153 80	
(14) Miscellaneous ..	1,031 89	
(15) Warrant costs ..	68 0	
(16) Subsidy on account of war allowance ..	20,633 85	
(17) Block grant from Government ..	4,409 10	40,954 54
B.—Thoroughfares—		
(1) Subsidy in lieu of labour tax ..	799 47	
(2) Other collections ..	808 0	1,607 47
C.—Resthouse and ambalams—		
(1) Fees ..	746 25	746 25
D.—Council lands and buildings—		
(1) Rents ..	83 50	83 50
E.—(1) Public health—		
(a) (1) Government contribution ..	1,000 0	1,000 0
(2) Scavenging—		
(c) Fines on contractors and labourers ..	5 0	5 0
(3) Conservancy—		
(a) Fees ..	1,377 50	1,377 50
(4) Slaughter-house and cattle pound—		
(a) Fees ..	259 0	259 0
(7) Markets and galas—		
(a) Rent ..	2,943 25	
(b) Boutiques and stalls ..	30 0	
(d) Licences ..	8 0	2,981 25
F.—Public recreation—		
(3) Licences for public performances ..	300 0	
(4) Entertainment tax ..	1,682 57	1,982 57
H.—Dog registration :—		
(1) Registration fees ..	49 0	49 0

REVENUE		Amount	Total	EXPENDITURE		Amount	Total
		Rs. c.	Rs. c.			Rs. c.	Rs. c.
J.—Electricity Department :—				(4) Slaughter-house and cattle pound—			
(1) Sale of current ..		26,245 70		(b) Maintenance ..	175 0		
(2) Rent of meters ..		1,006 75		(f) Rent on cattle exposure shed ..	12 0		187 0
(3) Works executed for customers ..		1,489 47					
(4) Miscellaneous ..		133 75		(5) Water supply—			
(6) Subsidy on account of war allowance ..		5,394 67		(c) Maintenance ..	2,416 55		2,416 55
			34,270 24	(7) Market and galas—			
Total revenue ..			85,316 42	(b) Maintenance ..	253 75		
Deposits ..			4,866 24	(h) Rent on land leased for road ..	5 0		258 75
Advances ..			8,343 81				
			98,526 47	F.—Public recreation :—			
Balance on January 1, 1952 ..			89,719 7	(6) Entertainment tax ..	363 22		363 22
			188,245 54				
EXPENDITURE		Amount	Total	G.—Cemeteries :—			
		Rs. c.	Rs. c.	(2) Maintenance ..	78 5		78 5
A.—General expenditure :—				H.—Dog registration :—			
(1) Salaries of officers—				(3) Cost of dog collars ..	4 0		4 0
(a) Secretary ..		2,475 16					
(b) Clerks and inspectors ..		4,645 46		J.—Electricity Department :—			
(c) Peons ..		948 91		(1) Generation of electricity—			
(2) Establishments expenses—				(a) Fuel ..	4,070 2		
(a) Allowances ..		749 95		(b) Oil, waste and engine room stores ..	3,201 34		
(b) Travelling ..		2,661 64		(c) Salaries and wages at works ..	2,196 66		
(c) Commission to collectors ..		4 70		(d) Rent on land leased for P. H. ..	72 0		
(d) Assessor's fees ..		178 12		(e) War allowances ..	2,391 88		11,931 80
(f) Stationery, printing, &c. ..		1,483 57		(2) Repairs and maintenance—			
(e) Legal expenses ..		110 75		(a) Buildings ..	240 76		
(h) Cost of cart, boat and asst. pla. ..		7 0		(b) Engines, boilers, machinery ..	2,732 64		
(i) Cost of audit ..		436 30		(c) Meters, switches and other appara. ..	658 55		
(j) Holiday Railway tickets ..		97 50		(d) Maintenance of supply mains ..	1,499 12		5,131 7
(k) War allowance ..		6,770 34		(3) Service and house connections—			
(4) Contributions and grants ..		937 0	21,506 40	(a) Materials ..	629 60		629 60
				(4) Management and general expenses—			
B.—Thoroughfares :—				(a) Salaries, &c. (electrician and clerk) ..	1,936 28		
(1) (a) Salary—Inspector of works ..		240 0		(b) Salaries, &c. (outdoor staff) ..	1,406 40		
(2) Maintenance ..		144 67		(c) Printing and stationery ..	224 15		
(8) Improvements ..		293 90		(d) Sundries ..	147 55		
(13) Rent on bus stand site ..		84 0	762 57	(e) Travelling ..	622 74		
				(f) Holiday warrant ..	43 90		
C.—Resthouse and ambalams—				(g) War allowance ..	3,038 9		
(1) Salaries ..		965 96		(h) Fees to electrical department ..	464 14		7,883 25
(2) Maintenance ..		1,949 95		(5) Loan charges—			
(3) Furniture and equipment ..		85 40		(b) Capital repayments ..	3,276 71		3,276 71
(5) War allowance ..		2,981 42	5,982 73	(6) Extensions and improvements ..	246 60		246 60
D.—Council lands and buildings :—				Total expenditure ..		85,523 20	
(1) Wages ..		759 70		Deposits ..		2,765 60	
(3) Rent of office ..		600 0		Advances ..		8,950 80	
(4) Maintenance ..		846 52		Refund Government grant—resthouse ..		7,327 17	
(8) War allowance ..		1,592 66	3,798 88	Refund Government grant—housing scheme ..		18,602 94	
				Revenue refund account ..		96 25	
E.—Public health :—						123,265 96	
(1) General—				Balance on December 31, 1952 ..		64,979 58	
(a) Salaries (inspectors and midwives) ..		540 0				188,245 54	
(b) Allowances ..		312 0					
(c) Uniforms ..		108 0					
(g) Drainage constructions ..		75 0					
(i) Expenses of health week ..		100 0					
(j) Fees for analysis of milk ..		165 0					
(k) Anti-plague measures ..		30 0					
(m) Maternity Home and Child welfare ..		387 45	1,717 45				
(2) Scavenging—							
(a) Wages ..		4,402 29					
(b) Cart, bulls and lorries ..		289 50					
(c) Stores ..		170 91					
(e) War allowance ..		6,915 19	11,777 89				
(3) Conservancy—							
(a) Wages ..		2,273 86					
(c) Stores ..		202 0					
(e) Maintenance of latrines ..		1,344 30					
(h) War allowance ..		3,750 52	7,570 68				

I, Kankanamage Tudor Jayaratna, Chairman, Urban Council, Kadugannawa, do hereby affirm that the above is to the best of my knowledge and belief, a true and correct statement of all monies received and paid during the year 1952, on account of the Kadugannawa Urban Council.

K. T. JAYARATNA,
Chairman.

Certified as correct.
P. GUNASINGHA,
Member.

Affirmed to before me, this 11th day of March, 1953, at Kadugannawa.

U. A. JAYAWERNA,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1952

LIABILITIES		Rs.	c.
Deposits	..	5,885	3
Reserve for depreciation of the Electrical Lighting Scheme	..	919	50
Loan for E. L. scheme	..	400	0
Grant for housing scheme	..	57,462	6
Grant for resthouse	..	672	83
Surplus	..	3,397	47
		<u>68,736</u>	<u>89</u>
ASSETS		Rs.	c.
Advances	..	3,257	31
P. O. Savings Bank	..	500	0
Cash balance	..	64,979	58
		<u>68,736</u>	<u>89</u>

I, Kankanamage Tudor Jayaratna, Chairman, Urban Council, Kadugannawa, do hereby affirm that to the best of my knowledge and belief, the above is a true and correct statement of Assets and Liabilities of the Kadugannawa Urban Council on December 31, 1952.

K. T. JAYARATNA,
Chairman.

Certified as correct.

P. GUNASINGHA,
Member.

Affirmed to before me this 11th day of March, 1953, at Kadugannawa.

U. A. JAYAWEERA,
Justice of the Peace.

Trading Account of the Electricity Department, 1952

REVENUE		Rs.	c.
Sale of current	..	26,245	70
Rent of meters	..	1,006	75
Works executed for customers	..	1,489	47
Miscellaneous	..	183	75
War allowance	..	5,394	67
Value of stores on December 31, 1952	..	4,306	57
		<u>38,576</u>	<u>91</u>
EXPENDITURE		Rs.	c.
Value of stores on January 1, 1952	..	3,042	10
Generation of electricity	..	11,931	80
Repairs and maintenance	..	5,131	7
Service and house connection	..	629	69
Management and general expenses	..	7,883	25
Loan charges	..	3,276	71
Profit	..	6,682	38
		<u>38,576</u>	<u>91</u>

I, Kankanamage Tudor Jayaratna, Chairman, Urban Council, Kadugannawa, do hereby affirm that to the best of my knowledge and belief, the above is a true and correct statement of the Trading Account of the Electricity Department of the Kadugannawa Urban Council on December 31, 1952.

K. T. JAYARATNA,
Chairman.

Certified as correct.

P. GUNASINGHA,
Member.

Affirmed to before me this 11th day of March, 1953, at Kadugannawa.

U. A. JAYAWEERA,
Justice of the Peace.

Deposit Account, 1952

		Rs.	c.
Balance due to depositors on December 31, 1951	..	3,784	39
Receipts since January 1, 1952	..	4,866	24
		<u>8,650</u>	<u>63</u>
Payments since January 1, 1952	..	2,765	60
Balance due to depositors on December 31, 1952	..	5,885	3
		<u>8,650</u>	<u>63</u>

Advance Account, 1952

		Rs.	c.
Balance outstanding on December 31, 1951	..	2,650	32
Payments since January 1, 1952	..	8,950	80
		<u>11,601</u>	<u>12</u>
Refunds since January 1, 1952	..	8,343	81
Balance due to Council on December 31, 1952	..	3,257	31
		<u>11,601</u>	<u>12</u>

Electric Lighting Scheme Loan Account, 1952

DATES RAISED, MARCH 6, 1937, AND JANUARY 10, 1949		Rs.	c.
Balance on December 31, 1951	..	22,346	30
Receipts since January 1, 1952	..	—	—
		<u>22,346</u>	<u>30</u>
Payments since January 1, 1952	..	3,276	71
Balance due on December 31, 1952	..	19,069	59
		<u>22,346</u>	<u>30</u>

I, Kankanamage Tudor Jayaratna, Chairman, Urban Council, Kadugannawa, do hereby affirm that to the best of my knowledge and belief, the above are true and correct statements of Deposit Account, Advance Account and the Loan Account of the Kadugannawa Urban Council, on December 31, 1952.

K. T. JAYARATNA,
Chairman.

Certified as correct.

P. GUNASINGHA,
Member.

Affirmed to before me this 11th day of March, 1953, at Kadugannawa.

U. A. JAYAWEERA,
Justice of the Peace.

Investment Account, 1952

		Rs.	c.
Balance on December 31, 1951	..	1,500	0
Payments since	..	—	—
		<u>1,500</u>	<u>0</u>
Refunds since January 1, 1952	..	—	—
Balance on December 31, 1952	..	1,500	0
		<u>1,500</u>	<u>0</u>

Electric Lighting Scheme—Depreciation Account, 1952

		Rs.	c.
Balance on January 1, 1952	..	3,275	97
Receipts since January 1, 1952	..	—	—
		<u>3,275</u>	<u>97</u>
Payments since January 1, 1952	..	—	—
Balance on December 31, 1952	..	3,275	97
		<u>3,275</u>	<u>97</u>

I, Kankanamage Tudor Jayaratna, Chairman, Urban Council, Kadugannawa, do hereby affirm that to the best of my knowledge and belief, the above are true and correct statements of the Investment Account and the Depreciation Account of the Electric Lighting Scheme of the Kadugannawa Urban Council on December 31, 1952.

K. T. JAYARATNA,
Chairman.

Certified as correct.

P. GUNASINGHA,
Member.

Affirmed to before me this 11th day of March, 1953, at Kadugannawa.

U. A. JAYAWEERA,
Justice of the Peace.

BATTICALOA URBAN COUNCIL

Advances and Investments—1952

		Amount	Rs.	c.
Balance outstanding on January 1, 1952	..	2,641	71	
Payments during 1952	..	14,415	1	
		<u>17,056</u>	<u>72</u>	
Receipts during 1952	..	4,684	32	
Balance due to Council on December 31, 1952	..	12,372	40	

J. L. TISSEVERESINGHE,
Chairman.

Urban Council,
Batticaloa, March 13, 1953.

Deposit Account 1952

RECEIPTS		Amount
		Rs. c.
Balance on January 1, 1952	27,170 75
Receipts during 1952	38,766 61
		<u>65,937 36</u>
PAYMENTS		Amount
		Rs. c.
Payments during 1952	27,878 72
Balance on December 31, 1952	38,058 64
		<u>65,937 36</u>

I, J. L. Tisseverasinghe, Chairman, Urban Council, Batticaloa do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of the Deposit Account of the Batticaloa Urban Council on December 31, 1952.

J. L. TISSEVERESINGHE,
Chairman.

Affirmed before me at Batticaloa this 13th day of March, 1953.

N. S. RASIAH,
Justice of the Peace.

Certified correct :

M. SIVANESARAJAH,
Member.

Statement of Revenue and Expenditure for the Year 1952

REVENUE		Amount	Total	EXPENDITURE		Amount	Total
		Rs. c.	Rs. c.			Rs. c.	Rs. c.
A.—General revenue	186,030 93		A.—General expenditure	53,706 60	
B.—Thoroughfares	3,571 47		B.—Thoroughfares	69,470 91	
C.—Resthouses and ambalams	6,095 17		C.—Resthouses and ambalams	5,774 13	
D.—Council lands and buildings	6,940 80		D.—Council lands and buildings	26,800 57	
E.—Public health	30,566 65		E.—Public health	121,018 91	
F.—Public recreation	22,748 75		F.—Public recreation	2,101 63	
G.—Cemeteries	—		G.—Cemeteries	1,406 78	
H.—Dog registration	67 16		H.—Dog registration	795 0	
I.—Weights and measures	—		I.—Weights and measures	—	
J.—Electricity department	174,512 49		J.—Electricity department	137,007 89	
K.—Fire Protection	—		K.—Fire protection	557 27	
L.—Supply of fruit trees	—		L.—Supply of fruit trees	—	
M.—Reading rooms and libraries	214 40		M.—Reading rooms and libraries	4,752 13	
			<u>430,747 82</u>				<u>423,391 82</u>
Deposits	38,766 61		Deposits	27,878 72	
Advances	4,684 32		Advances	14,415 1	
Water rates	11,277 37		Loan for Electric Lighting Scheme	150 0	
Loan for the Town Hall	150,000 0		Fixed deposits	1,250 0	
Loan for metalling and tarring roads	100,000 0		Ceylon Savings Bank Securities Account	150 0	
Grant for Slum Clearance and Housing Scheme—Part II	138,600 0		Water rates	—	
Reserve for depreciation	1,000 0		Loan for the Town Hall	268,488 90	
			<u>444,328 30</u>	Loan for metalling and tarring roads	56,164 88	
				Slum Clearance and Housing Scheme—Part I	4,427 67	
				Slum Clearance and Housing Scheme—Part II	158 18	
						<u>373,083 36</u>	
Total receipts ..		875,076 12		Total payments ..		796,475 18	

Balance on January 1, 1952 :—

Rs. c.	Rs. c.
Deposits ..	27,170 75
Less amount in Savings Bank ..	500 0
	<u>26,670 75</u>
Loan for Electric Lighting Scheme ..	1,174 45
Drainage Scheme ..	705 81
Loan for the Town Hall ..	155,837 88
Slum Clearance and Housing Scheme—Part I ..	81,096 88
Reserve for depreciation ..	3,549 91
Balance Surplus ..	115,851 77
Less outstanding Advances ..	2,641 71
	<u>113,210 6</u>
	<u>382,245 74</u>
	<u>1,257,321 86</u>

Balance on December 31, 1952 :—

Rs. c.	Rs. c.
Deposits ..	38,058 64
Less amount in Savings Bank ..	650 0
	<u>37,408 64</u>
Loan for Electric Lighting Scheme ..	1,024 45
Loan for Drainage Scheme ..	705 81
Loan for the Town Hall ..	37,348 98
Loan for metalling and tarring roads ..	43,835 12
Slum Clearance and Housing Scheme—Part I ..	76,669 21
Grant for Slum Clearance and Housing Scheme—Part II ..	138,441 82
Water rates ..	11,277 37
Reserve for depreciation ..	4,549 91
Balance surplus as at December 31, 1952 ..	123,207 77
Less outstanding advances ..	12,372 40
and less amount kept in Fixed deposit in 1952 ..	1,250 0
	<u>13,622 40</u>
	<u>109,585 37</u>
	<u>460,846 68</u>
	<u>1,257,321 86</u>

I, J. L. Tisseverasinghe, Chairman, Urban Council, Batticaloa do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of all moneys received and paid during the year 1952.

J. L. TISSEVERESINGHE,
Chairman.

Affirmed before me at Batticaloa this 13th day of March, 1953.

N. S. RASIAH,
Justice of the Peace.

Certified to be correct :
M. SIVANESARAJAH,
Member.

Statement of Assets and Liabilities as at December 31, 1952

LIABILITIES		Amount	ASSETS		Amount
		Rs. c.			Rs. c.
Deposits	..	38,058 64	Advances	..	12,372 40
Loan for Electric Lighting Scheme	..	1,024 45	Ceylon Savings Bank Securities Account	..	650 0
Loan for Drainage Scheme	..	705 81	Fixed deposits	..	56,250 0
Loan for the Town Hall	..	37,348 98	Cash at the Batticaloa Kachcheri as per certificate	20,840 24	
Loan for metalling and tarring roads	..	43,835 12	Add amounts in transit (office deductions)	179 50	
Slum Clearance and Housing Scheme—Part I	..	76,669 21			
Slum Clearance and Housing Scheme—Part II	..	138,441 82			
Water rates	..	11,277 37			
Reserve for depreciation	..	4,549 91			
Surplus and deficit account:—			Deduct W. & O. P. deductions made on the Pay Abstract but not drawn..	10 12	
Surplus as at January 1, 1952	..	115,851 77			
Revenue for 1952	..	430,747 82			
Expenditure for 1952	..	423,391 82			
Surplus for 1952	..	7,356 0	Less outstanding Payment Orders	7,382 65	13,626 97
		123,207 77	Cash at the Bank of Ceylon, Batticaloa as per certificate	30,352 5	
			Add amounts in transit—(M. O. No. 015597)	9 38	
			Add commission debited by the Bank on cheque No. 307668 of December 22, 1952 for Rs. 20,000 but not shown in Council's Books	25 0	
				30,386 43	
			Less outstanding cheques	4,791 35	25,595 8
			Cash at the National Bank of India Ltd. Colombo as per certificate	367,041 45	
			Add amounts in transit	1,714 90	
			Add commissions debited by the Bank on cheques but not shown in Council's Books	1 38	
				368,757 73	
			Deduct Local Government W. & O. P. deductions made on the Pay Abstract but not drawn	174 36	
				368,583 37	
			Less outstanding cheques	1,958 74	366,624 63
		475,119 8			475,119 8

I, J. L. Tisseveresinghe, Chairman, Urban Council, Batticaloa, do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of the Assets and Liabilities of the Urban Council of Batticaloa as at December 31, 1952.

J. L. TISSEVERESINGHE,
Chairman.

Affirmed before me at Batticaloa this 13th day of March, 1953.

N. S. RASTAH,
Justice of the Peace.

Certified correct.
M. SIVANESARAJAH,
Member.

Loan Statement for the year 1952

No.	Amount	Date on which the Loan was raised	Rate of Interest	Amount of Annual Repayments	Amount outstanding on December 31, 1952	Date of Extinction
	Rs. c.			Rs. c.	Rs. c.	
1	100,000 0	7. 10. 1929	Fixed annuity of Rs. 6,505 for 30 years	6,505 0	37,647 33	11. 10. 60
2	82,315 0	9. 6. 1930	Fixed annuity of Rs. 5,355 for 30 years	5,355 0	34,597 39	9. 6. 61
3	15,000 0	1. 9. 1938	Fixed annuity of Rs. 1,009.64 for 30 years	1,009 64	8,844 80	1. 9. 63
4	6,000 0	19. 1. 1939	Fixed annuity of Rs. 403.85 for 23 years	403 85	3,612 80	1. 1. 64
5	5,100 0	9. 11. 1942	4 per cent.	510 0	2,550 0	1. 11. 62
6	75,000 0	6. 10. 1945	Fixed annuity of Rs. 7,510.78 for 13 years	7,510 78	48,033 92	6. 10. 60
7	40,000 0	29. 1. 1947	Fixed annuity of Rs. 4,005.75 for 13 years	4,005 75	30,926 81	29. 1. 62
8	125,000 0	30. 11. 1948	4 per cent.	2,500 0	115,000 0	30. 11. 99
9	75,000 0	27. 9. 1949	Fixed annuity of Rs. 7,510.78 for 13 years	7,510 78	70,489 22	27. 9. 64
10	28,354 0	15. 2. 1951	4 per cent.	1,417 70	26,936 30	15. 2. 71
11	100,000 0	1. 5. 1951	4 per cent.	4,000 0	96,000 0	1. 5. 76
12	27,500 0	19. 6. 1951	4 per cent.	1,375 0	26,125 0	19. 6. 71
13	150,000 0	1. 12. 1951	4 per cent.	6,000 0	144,000 0	1. 12. 76
14	150,000 0	5. 4. 1952	4 per cent.	—	150,000 0	5. 4. 77
15	50,000 0	22. 4. 1952	4 per cent.	—	50,000 0	22. 4. 77
16	50,000 0	12. 12. 1952	4 per cent.	—	50,000 0	12. 12. 77
				Total	894,763 57	

Urban Council Office,
Batticaloa, March 13, 1953.

J. L. TISSEVERESINGHE,
Chairman.

ANURADHAPURA TOWN SPECIAL COMMISSION

Statement of Accounts, 1952

STATEMENT OF RECEIPTS AND PAYMENTS

Head	RECEIPTS	
	Amount Rs. c.	Total Rs. c.
A—General revenue ..	227,714 57	
B—Thoroughfares ..	5,561 12	
D—Council lands and buildings ..	22,338 58	
E—Public health ..	32,232 26	
F—Public recreation ..	29,866 44	
G—Cemeteries ..	360 50	
H—Dog registration ..	110 0	
I—Weights and measures ..	111 4	
		318,294 51
J.—Electricity department ..	217,695 57	217,695 57
M.—Library ..	6,213 3	6,213 3
	Total ..	542,203 11
Deposits ..	35,395 40	
Salary advances for purchase of conveyances ..	4,499 15	
Other advances ..	3,512 46	
New Town Housing Scheme—Stage I ..	2,703 68	
Loan for the ELS ..	32,000 0	
Reserve for Depreciation of the ELS ..	10,000 0	
		88,110 69
Total receipts during 1952 ..		630,313 80
Add Balance on December 31, 1951 ..		273,696 28
		904,010 8
Head	PAYMENTS	
	Amount Rs. c.	Total Rs. c.
A.—General expenditure ..	62,960 24	
B.—Thoroughfares ..	69,089 7	
D.—Council lands and buildings ..	38,617 4	
E.—Public health ..	157,119 28	
F.—Public recreation ..	384 65	
G.—Cemeteries ..	2,564 72	
H.—Destruction of dogs ..	1,179 47	
I.—Weights and measures ..	7 0	
		331,921 47
J.—Electricity department ..	232,640 24	232,640 24
M.—Library ..	8,026 79	8,026 79
	Total ..	572,588 50
Deposits ..	31,138 10	
Salary advances ..	4,342 50	
Other advances ..	15,425 92	
New Town Housing Scheme—Stage I ..	27,202 8	
New Town Housing Scheme—Stage II ..	91,411 94	
Reserve for depreciation of the ELS ..	15,266 98	
Loan for the ELS ..	36,904 98	
		221,692 50
Total payments during 1952 ..		794,281 0
Add balance on December 31, 1952 ..		109,729 8
		904,010 8

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of moneys received and paid during the year 1952, by me.

S. W. GOONEWARDENE,
Special Commissioner, Anuradhapura Town.

Affirmed before me this 10th day of March, 1953, at Anuradhapura.

S. NATARAJAH,
Justice of the Peace.

Deposits Account

	Rs. c.
Balance on December 31, 1951 ..	64,519 48
Add receipts during 1952 ..	35,395 40
	99,914 88
Less payments during 1952 ..	31,138 10
Balance on December 31, 1952 ..	68,776 78

New Town Housing Scheme—Stage I

	Rs. c.
Balance on December 31, 1951 ..	32,124 43
Add receipts during 1952 ..	2,703 68
	34,828 11
Less payments during 1952 ..	27,202 8
Balance on December 31, 1952 ..	7,626 3

New Town Housing Scheme—Stage II

	Rs. c.
Balance on December 31, 1951 ..	153,826 43
Less payments during 1952 ..	91,411 94
Balance on December 31, 1952 ..	62,414 49

Loan for the ELS Account

	Rs. c.
Balance on December 31, 1951 ..	4,904 98
Receipts during 1952 ..	32,000 0
	36,904 98
Less payments during 1952 ..	36,904 98

Reserve for Depreciation of the ELS Account

	Rs. c.
Balance on December 31, 1951 ..	33,444 88
Add amount transferred during 1952 ..	10,000 0
	43,444 88
Less payments during 1952 ..	15,266 98
Balance on December 31, 1952 ..	28,177 90

Salary Advances Account

	Rs. c.
Balance on December 31, 1951 ..	11,027 72
Add payments during 1952 ..	4,342 50
	15,370 22
Less refunds during 1952 ..	4,499 15
Balance on December 31, 1952 ..	10,871 7

Other Advances Account

	Rs. c.
Balance on December 31, 1951 ..	2,817 30
Add payments during 1952 ..	15,425 92
	18,243 22
Less refunds during 1952 ..	3,512 46
Balance on December 31, 1952 ..	14,730 76

Certified correct.

S. W. GOONEWARDENE,
Special Commissioner, Anuradhapura Town.

Statement of Assets and Liabilities as at December 31, 1952

LIABILITIES	Rs. c.
Balance to depositors ..	68,776 78
Balances of Grants from New Town Housing Scheme, Stage I ..	7,626 3
Balances of Grants from New Town Housing Scheme, Stage II ..	62,414 49
Reserve for depreciation of the ELS ..	28,177 90
	166,995 20

ASSETS

	Rs. c.
Salary advances ..	10,871 7
Other advances ..	14,730 76
Cash balances at Kachchori ..	28,642 26
Cash balances at Bank ..	81,086 82

Deficit on December 31, 1952 :—

	Rs. c.
Expenditure during 1952 ..	572,588 50
Add deficit on December 31, 1951 ..	1,278 90
	573,867 40
Less revenue during 1952 ..	542,203 11
	31,664 29
	166,995 20

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of the Assets and Liabilities held by me on December 31, 1952.

S. W. GOONEWARDENE,
Special Commissioner, Anuradhapura Town.

Affirmed before me this 10th day of March, 1953, at Anuradhapura.

S. NATARAJAH,
Justice of the Peace.

Statement of Loans as at December 31, 1952

Amount of Loan	Date of obtaining Loan	Rate of Interest per cent	Amount repaid in 1952	Amount outstanding on December 31, 1952	Date of Extinction
Rs. c.			Rs. c.	Rs. c.	
70,000 0	13.11.1933	4	2,800 0	22,400 0	13.11.1960
35,000 0	3. 4.1936	4	1,521 74	13,695 64	3. 4.1963
45,000 0	10. 8.1936	4	2,046 23	22,520 82	10. 8.1963
35,000 0	30. 9.1936	4	1,521 74	13,695 64	30. 9.1963
2,000 0	6.10.1937	4	133 33	—	—
8,000 0	22.10.1937	4	533 34	—	—
10,000 0	18. 1.1938	4	1,333 33	—	—
25,000 0	24. 9.1938	4	1,000 0	11,000 0	24. 9.1963
20,000 0	17.12.1938	4	800 0	8,800 0	17.12.1963
15,000 0	6. 2.1939	4	600 0	7,200 0	6. 2.1964
25,000 0	3. 3.1939	4	1,000 0	12,000 0	3. 3.1964
120,000 0	18.10.1950	4	—	120,000 0	18.10.1975
30,000 0	29.11.1950	4	—	30,000 0	29.11.1975
25,000 0	3. 4.1951	4	—	25,000 0	3. 4.1976
25,000 0	28.11.1951	4	—	25,000 0	28.11.1976
32,000 0	28. 4.1952	4	—	32,000 0	28. 4.1977
502,000 0			13,289 71	343,312 10	

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of the Loans due from me, on December 31, 1952.

S. W. GOONEWARDENE,
Special Commissioner, Anuradhapura Town.

Affirmed before me this 10th day of March, 1953, at Anuradhapura.

S. NATARAJAH,
Justice of the Peace.

POINT PEDRO TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the year 1952

REVENUE	Rs. c.
A.—General revenue	72,857 53
B.—Thoroughfares	3,210 0
C.—Council lands and buildings	77 0
D.—Public health	31,502 35
E.—Public recreation	4,566 95
G.—Dog registration	62 50
J.—Reading rooms and libraries	185 92
Total	112,462 25
Other receipts:—	
(1) Deposits	7,966 63
(2) Advances	852 16
(3) Stores advance account	40,000 0
(5) Electricity account	97,642 9
(8) Revenue collection account—	
(a) Property rate and conservancy rate	21,992 23
(c) Electricity dues	61,537 2
Balance on December 31, 1951	18,123 75
Total	360,576 13
EXPENDITURE	Rs. c.
A.—General expenditure	22,806 48
B.—Thoroughfares	28,408 19
C.—Council lands and buildings	2,432 38
D.—Public health	49,607 33
E.—Public recreation	1,062 67
G.—Dog registration	224 60
J.—Reading rooms and libraries	1,855 60
Total	106,397 25
Other Payments—	
(1) Deposits	1,596 17
(2) Advances	75 0
(5) Electricity account	98,316 17
(8) Revenue collection account—	
(a) Property rate and conservancy rate	33,735 68
(c) Electricity dues	69,949 8
(9) Sundry creditors	1,861 93
(10) Government grant	58 91
Balance on December 31, 1952	48,585 94
Total	360,576 13

I, Namasivayam Nadarajah, Chairman, Town Council, Point Pedro, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of monies received and paid during the year 1952 on account of the Town Council, Point Pedro.

Town Council Office,
Point Pedro, March 12, 1953.

N. NADARAJAH,
Chairman.

Certified as correct:

V. DHARMALINGAM,
Member.

Affirmed to before me this 12th day of March, 1953.

M. ESURAPADHAM,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1952

LIABILITIES	Rs. c.
Deposits	21,310 28
Loan from electricity account on December 31, 1951	8,986 4
Loan to electricity account, January to December, 1952	674 8
Total	8,311 96
Surplus on December 31, 1952	
General account:—	
Surplus on December 31, 1951	46,372 20
Revenue for 1952	112,462 25
Expenditure for 1952	106,397 25
Total	6,065 0
Stores advance account from Valvettitarai Town Council	40,000 0
Total	122,059 44
ASSETS	Rs. c.
Advances	9,324 65
Property and conservancy rate due for recovery	37,420 3
Electricity dues due for recovery	26,728 82
Cash—	
in hand	100 0
at Kachcheri	31,651 32
Total	31,751 32
Adj cash in transit	35,390 12
Total	67,141 44
Less: payment order uncashed	18,555 50
Total	48,585 94

I, Namasivayam Nadarajah, Chairman, Town Council, Point Pedro, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of the liabilities and assets of the Point Pedro Town Council, on December 31, 1952.

Town Council Office,
Point Pedro, March 12, 1953.

N. NADARAJAH,
Chairman.

Certified as correct:

V. DHARMALINGAM,
Member.

Affirmed to before me this 12th day of March, 1953.

M. ESURAPADHAM,
Justice of the Peace.

Statement of Deposit Account as at December 31, 1952

	Rs. c.
Balance due to depositors on December 31, 1951 ..	14,939 82
Add receipts since January 1, 1952 ..	7,966 63
	22,906 45
Deduct payments since January 1, 1952 ..	1,596 17
	21,310 28

I, Namasivayam Nadarajah, Chairman, Town Council, Point Pedro, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of the deposit account of the Town Council, Point Pedro, on December 31, 1952.

Town Council Office,
Point Pedro, March 12, 1953.

N. NADARAJAH,
Chairman.

Certified as correct :

V. DHARMALINGAM,
Member.

Affirmed to before me this 12th day of March, 1953.

M. ESURAPADHAM,
Justice of the Peace.

BELIATTA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the year, 1952

REVENUE	Amount	Total
Head of Revenue	Rs. c.	Rs. c.
A.—General revenue :—		
1. Property rate 173 (1) ..	4,859 45	
2. Vehicles and animals tax, 175 (1) (a) ..	158 0	
3. Licence duties ..	2,511 75	
5. Refund of stamp duties (Schedule VI) ..	284 0	
8. Fines by Court (not included elsewhere) ..	—	
10. Interest ..	15 65	
11. Sale of old stores ..	16 0	
12. Refund of overpayments ..	32 14	
13. Warrant costs ..	37 98	
14. Subsidy on account of war allowance ..	13,051 2	
15. Miscellaneous ..	108 50	
16. Grants-in-aid from Government ..	4,043 53	
	25,118 2	
B.—Thoroughfares :—		
1. Subsidy in lieu of labour tax ..	700 0	
2. Other collections, e.g., fines for injuries &c. (98) Fines on and proceeds of sale of stray cattle, (104) (2), sale of badges and faretables, &c. ..	5,899 50	
	6,599 50	
C.—Council lands and buildings (not included elsewhere) :—		
2. Sale of produce ..	14 75	14 75
D.—Public health :—		
1. (1) Government grant ..	1,200 0	
2. Scavenging—		
(b) Sale of refuse (132) ..	40 0	
(c) Fines on contractors and labourers ..	14 50	
3. Conservancy—		
(d) Fines on contractors and labourers ..	8 0	
7. Markets and galas—		
(a) Rents, (170) (11) ..	4,152 50	5,415 0
E.—Public recreation, 170 (6) :—		
1. Rents ..	—	
3. Licence for public performances ..	9 0	
4. Entertainment tax ..	14 10	
	23 10	
F.—Cemeteries (Cap. 181) :—		
1. Fees ..	—	
3. Graves sold for erecting monuments ..	—	
G.—Dog registration (Cap. 334 and 333) :—		
1. Registration fees ..	9 0	9 0
Other receipts—		
Deposits ..	8,942 50	
Advances ..	1,207 25	
Sundry creditors ..	1,516 62	
Property rate ..	4,429 23	
Transferred from Bank to Kachcheri account ..	13,000 0	
	66,274 97	

EXPENDITURE		Amount	Total
Heads of Expenditure		Rs. c.	Rs. c.
A.—General expenditure :—			
(1) Salaries of officers (not otherwise charged)—			
(a) Secretary ..	1,564 84		
(b) Clerks ..	1,976 15		
(c) Revenue inspectors ..	963 41		
(d) Peons ..	578 20		
(e) Cost of technical advisers ..	—		
(f) Pensions ..	100 0		
(g) War allowance ..	5,067 21		
(2) Establishment expenses—			
(a) Allowances (not otherwise charged) ..	437 69		
(b) Travelling ..	498 55		
(d) Assessors' fees ..	—		
(e) Legal expenses ..	37 40		
(f) Stationery, printing, advertising and stamps ..	766 98		
(g) Cost of vehicle and boat plates ..	30 55		
(h) Cost of audit ..	413 94		
(i) Holiday railway tickets ..	269 65		
(j) Incidental expenses ..	249 66		
(k) Office furniture and equipment ..	405 85		
(l) Uniforms ..	123 25		
(3) Refunds ..	—		
(4) Contributions and grants ..	—		
	13,488 33		
B.—Thoroughfares :—			
(1) Salaries and wages—			
(a) Superintendent of Works (Salary allowances) ..	165 0		
(d) Collector of bus stand fees ..	300 0		
(2) Maintenance ..	2,785 5		
(8) Improvements ..	—		
(14) Notice boards ..	682 82		
	3,932 87		
C.—Council lands and buildings (not charged elsewhere) :—			
(1) Wages ..	90 0		
(4) Maintenance ..	350 10		
	440 10		
D.—Public health :—			
(1) General—			
(a) Salaries ;			
(1) Sanitary Inspectors ..	716 67		
(c) Allowances ..	58 15		
(d) Uniforms ..	123 50		
(f) Disinfectants ..	—		
(g) Expenses of health week ..	—		
(k) Fees for milk analyses ..	—		
(m) Anti-smallpox measures ..	—		
(n) Maternity home and child welfare clinic ..	808 24		
(o) War allowance ..	784 63		
(2) Scavenging—			
(a) Wages ..	4,103 38		
(b) Carts, bulls and lorries ..	1,629 0		
(c) Stores ..	62 70		
(e) War allowance ..	5,698 38		
(3) Conservancy—			
(a) Wages ..	1,478 94		
(b) Carts, bulls and lorries ..	710 5		
(c) Stores ..	69 98		
(e) Maintenance of latrines ..	81 25		
(h) War allowance ..	2,135 92		
(6) Hospitals—			
(c) Paupers ..	—		
(e) Hospital facilities ..	—		
(7) Markets and galas—			
(a) Wages ..	252 0		
(b) Maintenance ..	347 75		
(h) War allowance ..	534 66		
	19,595 20		
E.—Public recreation, 170 (6) :—			
(7) Entertainment tax ..	—		
F.—Cemeteries, Cap. 181 :—			
(2) Maintenance ..	—		
G.—Dog registration (Cap. 334 & 333) :—			
(1) Destruction of dogs ..	—		
I.—Fire protection :—			
(1) Cost of fire extinguishers, refills, &c... ..	—		
	37,456 50		
Other payments—			
Deposits ..	140 0		
Advances ..	11,513 75		
Sundry creditors ..	1,612 22		
Property rate ..	4,859 45		
Transferred from Bank to Kachcheri account ..	13,000 0		
	68,581 92		

Balance Sheet as at December 31, 1952

LIABILITIES	Amount Rs. c.	Total Rs. c.
Deposits		9,046 90
Sundry creditors		1,516 62
Surplus at end of December, 1951	20,063 31	
Revenue up to end of December, 1952	37,179 37	
Expenditure up to end of December, 1952	37,456 50	
Deficit for 1952	277 13	
	277 13	19,786 18
		30,349 70
ASSETS		
Advances		10,906 50
Property rate collection account		4,138 25
Cash in hand	168 38	
Cash imprest	100 0	
	268 38	
Cash at Kachcheri	5,023 39	
Less payment order uncashed	112 15	
	4,911 24	
Cash in Bank	10,473 41	
Less cheques uncashed	348 8	
	10,125 33	15,304 95
		30,349 70

I, Tota Hewage Danister Silva, Chairman, Town Council, Beliatta, do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of assets and liabilities of the Beliatta Town Council on December 31, 1952.

T. H. DANISTER SILVA,
Chairman.

Certified to be correct:

T. H. SOMADASA,
Member.

Affirmed to before me at Tangalla this 12th March, 1953.

Town Council Office,
Behatta, March 13, 1953.

R. G. W. NILAWEERA,
Justice of the Peace.

VAVUNIYA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for 1952

REVENUE	Rs. c.	Rs. c.
A.—General revenue	43,127 60	
B.—Thoroughfares	594 0	
C.—Council lands and buildings	1,573 28	
D.—Public health	11,676 18	
E.—Public recreation	7,802 45	
F.—Dog registration	73 0	
		64,846 51
Other receipts—		
Deposits	163,659 31	
Advances	43,044 69	
Loan accounts	42,296 0	
Electricity accounts	46,439 61	
Sundry creditors	1,662 18	
Revenue collection account—		
Property rate	10,516 21	
Conservancy rate	5,287 31	
Conservancy fees	483 0	
Rent	2,562 86	
Electricity dues	26,113 98	
Balance on December 31, 1951	39,797 92	
	381,863 07	
Total		446,709 58
EXPENDITURE	Rs. c.	Rs. c.
A.—General expenditure	16,786 92	
B.—Thoroughfares	13,641 26	
C.—Council lands and buildings	6,313 59	
D.—Public health	24,507 02	
E.—Public recreation	398 0	
F.—Cemeteries	117 0	
G.—Fire protection	290 80	
	62,054 59	

EXPENDITURE

	Rs. c.	Rs. c.
Other payments—		
Deposits	78,387 74	
Advances	28,357 29	
Loan accounts	26,077 64	
Electricity accounts	43,820 55	
Revenue collection accounts—		
Property rate	10,486 14	
Conservancy rate	4,956 63	
Conservancy fees	509 0	
Rent	2,460 0	
Electricity dues	28,866 52	
Sundry creditors	790 61	
Balance on December 31, 1952	159,942 87	
	384,654 99	
Total		446,709 58

I, Ponnuthurai Tharmalingam, Chairman, Town Council, Vavuniya, do affirm that to the best of my knowledge and belief, the above is a true and correct statement of all monies received and paid during the year, 1952, on account of the Vavuniya Town Council.

Town Council Office,
Vavuniya, March 14, 1953.

P. THARMALINGAM,
Chairman.

Certified correct.

M. A. GAFFOOR,
Member.

Affirmed to before me, this 14th day of March, 1953.

S. M. U. B. MADUKANDE,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1952

LIABILITIES	Rs. c.	Rs. c.	Rs. c.
Deposits			136,616 44
Surplus on January 1, 1952		42,508 85	
Revenue for 1952	64,846 51		
Expenditure for 1952	62,054 59		
		2,791 92	45,300 77
Loan account			18,292 30
Sundry creditors			1,662 18
			198,871 69
ASSETS			
Advances			18,914 50
Collection account—			
Property rate			8,991 89
Conservancy rate			4,302 04
Conservancy fees			67 0
Rent			22 14
Electricity dues			4,215 21
Cash			159,942 87
Electricity account—			
Loss on December 31, 1951		5,035 10	
Receipts up to December 31, 1952	46,439 61		
Payments up to December 31, 1952	43,820 55		
		2,619 6	
Total loss of the scheme			2,416 04
			198,871 69

I, Ponnuthurai Tharmalingam, Chairman, Town Council, Vavuniya, do affirm that to the best of my knowledge and belief, the above is a true and correct statement of the assets and liabilities of the Vavuniya Town Council on December 31, 1952.

Town Council Office,
Vavuniya, March 14, 1953.

P. THARMALINGAM,
Chairman.

Certified correct.

M. A. GAFFOOR,
Member.

Affirmed to before me, this 14th day of March, 1953.

S. M. U. B. MADUKANDE,
Justice of the Peace.

PILIYANDALA TOWN COUNCIL

Liabilities and Assets as at December 31, 1952

LIABILITIES	Amount		ASSETS	Amount	
	Rs.	c.		Rs.	c.
Deposits	154,041	82	Advances	425	0
Surplus as at November 30, 1952	15,360	39	Property rate coll. A/c	1,793	89
Revenue	8,659	90	Conservancy fees collection A/c	261	0
			Electricity dues A/c	592	0
				Rs.	c.
			Bank balance	161,293	50
Expenditure	24,020	29	Less uncashed cheques	1,195	93
	14,120	8			
		9,900	160,097	57	
			Cash in hand	722	57
			Petty-cash imprest	50	0
				160,870	14
Total	163,942	3	Total	163,942	3

Office of the Town Council,
Piliyandala, March 13, 1953.

H. D. C. WIJENANDANA,
Chairman.

Budgets

MATALE URBAN COUNCIL

Fourth Supplementary Budget for 1952

HEADS OF EXPENDITURE	Amount
	Rs. c.
D.—(4) Maintenance	8 24
E.—(1) (b) Allowances	14 91
E.—(3) (b) Carts, bulls and lorries	149 34
E.—(5) (b) Stores	328 45
E.—(5) (k) War allowance	156 71
J.—(1) (c) Salaries and wages at works	18 36
J.—(4) (c) Printing and stationery	48 78
J.—(8) Refunds	6 26
J.—(4) (d) Sundries	15 7
	746 12

Settled and adopted by the Council at its meeting held on
February 24, 1953, by resolution No. 21.

Town Hall,
Matale, March 11/16, 1953.

T. TAMBIRAJA,
Chairman.

L. G. D.—DB. 262.

WELIMADA TOWN COUNCIL

Second Supplementary Budget for 1953

HEADS OF EXPENDITURE	Amount
	Rs. c.
A.—(2) (a) Allowances (not otherwise charged)	280 0
C.—(7) New Works	2,172 0
	2,452 0

Settled and adopted by the Council at its meeting held on
February 28, 1953.

Welimada, March 11, 1953.

K. H. JAMES SILVA,
Chairman.

Sanctioned:

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, March 17, 1953.

Sale of Properties

VEYANGODA TOWN COUNCIL

Sale of properties for non-payment of Assessment Rates for 3rd Quarter, 1951

NOTICE is hereby given that the movable property found in the house and in the absence of movable property liable for seizure, (1) rents and profits 1 to 3 years, (2) timber and produce, (3) materials of the house (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Town Council, Veyangoda, in terms of section 254 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 183 (1) of the Town Councils Ordinance, No. 3 of 1946, for arrears of rates due on premises for the period mentioned in the sub-joined schedule will be sold by public auction on the spot and at the time therein mentioned unless in the meantime the amounts of rates and costs be duly paid to the Council's Office.

A. F. SAMARASINGHE,
Chairman.

Office of the Town Council,
Veyangoda, March 14, 1953.

SCHEDULE

TIME OF SALE TO COMMENCE AT THE FIRST-NAMED
PREMISES AT 10 A.M. EACH DAY

3rd Quarter, 1951

Monday, April 20, 1953

Ward No. 1, Kurikotuwa Road: 15, 39/3, 43, 53;
Negombo Road: 174/18, 282, 292.

Wednesday, April 22, 1953

Ward No. 2, Frazer Road: 45/3, 52; Independent
Avenue: 35/9, 47, 63, 22/4, 22/6, 34, 36; Negombo
Road: 133.

Friday, April 24, 1953

Ward No. 3, Attanagalla Road: 7/2, 7/3, 7/4, 7/5,
7/6, 7/7, 7/9, 7/10, 7/11, 7/12, 17/8, 133/10, 137,
137/10, 137/11, 137/12.

Monday, April 27, 1953

Ward No. 4, Attanagalla Road: 122, 122/1, 124, 126,
148, 154, 154/35, 154/46, 154/54, 154/67, 154/71, 166/4.

Miscellaneous

VILLAGE COMMITTEE ATURUGIRIYA VILLAGE
AREA

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of the Ordinance, No. 44, of 1947, that the person mentioned in the schedule hereto, has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year, 1953.

Any person residing within the limits of the Aturugiriya Village Committee Area who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

SCHEDULE

<i>Name of applicant.</i>	<i>Name & Address at which the trade is to be Carried.</i>
P. Don Justin	Battaramulla.

M. K. D. W. S. SENANAYAKA,
Chairman.

Office of the Village Committee,
Aturugiriya Village Area,
March 12, 1953.

MEGA PALATA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of the Ordinance, No. 44 of 1947, that the persons mentioned in the schedule hereunder have made applications to me for carrying on the trade of butchers in premises stated against their names in the aforesaid schedule during the year, 1953.

Any person residing within the limits of the Meda Palata Village Area who desires to object to the issue of licences should furnish to me in duplicate within fourteen days from the date of this *Gazette* a written statement of the grounds of his objections.

SCHEDULE

<i>Name of applicant.</i>	<i>Name of premises.</i>
M. A. Abdul Hameed of Ihala Kottaramulla	Meat Stall at Ihala Kottaramulla.
M. H. Antony Appuhamy of Mudukatuwa	Meat Stall at Mudukatuwa.

Village Committee Office, Nattandiya, March 12, 1953. S. MOHAMED SALY,
Chairman.

MUTUR VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made an application to me for carrying on the trade of Butcher in the premises stated against his name in the aforesaid schedule during the year, 1953.

Any person residing within the limits of Mutur Village Committee, who desires to object to the issue of the licence should furnish to me in duplicate within 14 days from the date of this *Gazette*, a written statement of grounds of his objection.

SCHEDULE

<i>Applicant</i>	<i>Place</i>
Mohemedali Sultan	Mutur V. C. Public Meat Market Stall in Ward No. 9, Mutur.

Village Committee Office, Mutur, March 9/10, 1953. S. M. A. JAINUDEEN,
Chairman.

DUMMALASURIYA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule during the year, 1953.

Any person residing within the Village Area of Dummalasuriya Village Committee in the Kurunegala District who desires to object to the issue of any of the licence should furnish to me, in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection.

SCHEDULE

<i>Name of applicant.</i>	<i>Name of premises</i>
1. Mr. M. J. Abdul Majeed	Beef stall at Ethungahakotuwa in the land called Katakalagaha Mulawatta.

Office of the Village Committee, Dummalasuriya Village Area, Dummalasuriya, March 13, 1953. J. L. SIRISENA,
Chairman.

NOTICE

IT is hereby notified for general information that in view of the Easter Holidays, all notices and advertisements for publication in the *Government Gazette* of April 1, 1953, should reach the Government Press before 12 noon on March 30, 1953.

Government Press,
Colombo, March 18, 1953.

BERNARD DE SILVA,
Government Printer.

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමයි

L. G. D.—GB 14/71/6.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනත (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ ගාලු දිස්ත්‍රික්කයේ කොස්තොඩි ගම් ප්‍රදේශයේ ගම් කාරයී සභාව විසින් සම්පාදිතව, 1947 වැනි ඔක්තෝබර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එකී වගන්තියේ අනුමත කරන ලද ආකාරය ව්‍යවස්ථාපිතව.

බී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සාමාන්‍ය ලේකම්වරයා.

මේ 1953 ක්‍රි.ව. මාර්තු මස 10 වැනි දින
කොළඹදී.

ආණ්ඩු ව්‍යවස්ථා

ඉඩම් හා දේපල

1. කිසිවකු විසින් සිටි ඉඩමකට, මඩමක් හෝ ඔහුගේ සේවකයන් විනාශ කිරීම, ඊට අලාභකාරී කිරීම හෝ එය ප්‍රයෝජනවත් කිරීම සම්බන්ධයෙන් අවහිර කිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කාණ්ඩ සභාව කෙරෙහි පවරා තිබෙන නොහොත් කාර්ය සභාවේ පාලනය යටතේ පවත්වා ගැනීමේ බලය සහිතව පොදු භූමිභාගයක් විනාශ කිරීම, ඊට අලාභකාරී කිරීම හෝ එය බලපෑම් අල්ලාහැරීම හෝ නොකට යුතුයි.

3. ප්‍රධානතුමාගේ බලය භාවිත කිරීමේදී කිසිවකු විසින් කිසිවකු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන සේ නොහොත් පැලෑටි ඉවත් කිරීම හෝ ඒ ඉඩමේ නොහොත් භූමිභාගයේ පොළොව වටානම් වීදියකින් හෝ වරදකින් හෝ වෙනස් කිරීම හෝ නොකට යුතුයි.

4. ප්‍රධානතුමාගෙන් අවසර පත්‍රයක් නැතුව කාර්ය සභාව සතු මොනම පොදු ඉඩමකින් කිසිවකු අත්විදා, ගවයකු, බැටළුවකු, එළුවකු හෝ උරාකු දිගේලිකිරීම හෝ තණ කැපීමේදී යෙදවීම හෝ නොකට යුතුයි. එසිට සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගු වන්නේය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන ඕනෑම කෙනෙකුට, 4 වැනි ආකාරයේ ව්‍යවස්ථාව යටතේ අවසර පත්‍රයක් නැතුව ගම් පොදු ඉඩමක දිගේලිකර තිබෙනු හෝ තණ කැපීමේදී සිටිනු දක්නට ලැබෙන ඕනෑම අත්විදා, ගවයකු, බැටළුවකු, එළුවකු හෝ උරාකු මැද හහනම් කළ හැකිය.

6. ගම්සභා විශේෂ ගමක ප්‍රධාන පනත සඳහා කාර්ය සභාව විසින් ගම් පොදු තණබිමක් වෙන්කර තිබෙන විට, එබඳු ගම් ගමක පදිංචි භූමි කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරයක් නැතුව ඒ තණබිමෙහි ගවයන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩවීමේදී යැවීම ඉඩබැරීම හෝ නොකට යුතුයි.

7. කිසිවකු විසින් පොදු තණබිමක් වශයෙන් වෙන්කොට ඇති ගම් ඉඩමක පිහිටි ගම් වැටක් විනාශකර දැමීම හෝ ගම් දෙරටුවකට අවහිර කිරීම හෝ ගම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහොත් දුෂ්කර කිරීම හෝ නොකට යුතුයි.

8. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරය ඇතුළුව එක් ගවයෙකුට මාසයකට ගත 50 බැටින් ගණන් බලන ලද ගැහැන් ගවයා, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතු සඳහා භාවිතා කළ හැකි) වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද ගවයන් හැරවීම කාර්ය සභාවේ පාලනය යටතේ පවත්වා ගැනීම පොදු තණබිමක තණ (ලවා) කෑම පිණිස දිගේලි කරන හැකිය.

9. පොදු ගම්සභා සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් ඒ ඉඩමේ මාසිම් පැලඳුම් වැටවලින් හෝ කාණු වලින් හෝ පොළොවේ නදින් සම්කරන ලද ගල්වලින් හෝ කාර්ය සභාව විසින් අනුමත කරනු ලබන වෙනත් ගම් අන්දමකින් හෝ සලකුණක් කළ යුතුයි.

10. එකිනෙකට ගම් පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වුව ඒ ඉඩම් දෙක අතර වූ පොදු මාසිම් සලකුණකට හෝ සාදා එම මාසිම් පවත්වාගෙන යාම ගැන එකී ඉඩම්වල අයිතිකාරයන් හෝ පදිංචිකාරයන් එක්වී විභවයෙන් යුතුයි.

11. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් වූ දැන්වීමක් ලැබුණ විට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලය තුළ හා එකී සඳහන් ප්‍රකාරයට තම ඉඩමේ මාසිමක් සලකුණක් කිරීම හෝ සෑදීම කළ යුතුයි.

12. (1) ගම් ඉඩමක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් හෝ බදුකාරයා විසින් පදිංචිකාරයාගේ අවසරයකින් එකී වැටක්, අලයක් හෝ මාසිම් සලකුණක් සෑදීම හෝ අලුත්වැඩියාකිරීම සඳහා උවමනාකරන උපකරණ හා මෙවලම් ඇතුළුව ඒ ඉඩම යාව පිහිටි අයිති ඉඩම්වලින් ඕනෑම ඉඩමකට ඇතුළුවීම නීත්‍යානුකූලය.

(2) කිසිවකු විසින් ගම් ඉඩමක වැටක් හෝ මාසිමක් දැමුවත් කමින් හෝ මිනෑමකින් වෙනස් කිරීම හෝ වරදකින් හෝ ඊට අන්තර්ගත හැකි කිසිවකු විසින් කිරීම හෝ එකී කිසිවකු විසින් ගම් ඉඩම් සලකුණක් ඉවත් කිරීම හෝ නොකට යුතුයි.

13. ගම් පොදු සේවයක කටයුතු සඳහා නඩත්තුකරගෙන යන ගම් ගම් කම්බි, සහනු සුත්‍ර, කරු යන මේවායින් ගමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩී සිටි තැන් හරිහැරීම නොහොත් අලුත්වැඩියා කිරීම පිණිස හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට ගම් ප්‍රදේශය තුළ ඕනෑම පොදු ගම්සභා ඉඩමකට ඇතුළුවීම සෑදීම.

මාසිමන් හා අභිපාරවල්

14. එක් එක් මාසිමක් හෝ අභිපාර මේ ගම් ප්‍රදේශය ඔස්සේ වැටියා යුතුය යන කියාද එකී පළල මෙතෙක් විභවයක් කියාද කාර්ය සභාව විසින් තීරණය කරගන්නා ලද ප්‍රකාරයට සෑම පොදු මාසිමක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා පවත්වා ගෙන යා යුතුයි.

- 15. කිසිවකු විසින්—
(a) තනා අවසන් කරන ලද හෝ නතරව ගන්නා වූ හෝ කිසිවකු පොදු මාසිමකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, හානිකිරීම, අවහිර කිරීම හෝ එය බලපෑම් අල්ලා ගැනීම හෝ පාමිවිකරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධා කිරීම; හෝ
(b) කාර්ය සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන් කරන ලද හෝ නතරව ගන්නා වූ හෝ කිසිවකු පොදු මාසිමක් හෝ අභිපාරක් වෙන අනකට හැරවීම; හෝ

නොකළ යුතුයි.

16. (1) කුඹුරු මැදින් වැටි තිබෙන ගම්සභා පොදු අභිපාරක් බිඳීන් පරිදි එකී පළල දුමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ යුතුකමය.

(2) සිරිත් පරිදි පොදු අභිපාරකට වුවමනා කරමින් පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් එම කැපීම් හෝ බලපෑම් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

17. මැදින් වැටුණා වූ කිසිවකු පොදු මාසිමක් හෝ අභිපාරක් ඇති ගම්සභා කුඹුරු යායක් අස්වද්ද තිබෙන කල්හි, ප්‍රධානතුමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව, එකී මාසිම කිසිවකු කරනු ලබන ගම් ගම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන් කර තිබෙන කාලය ඇතුළත ඒ කුඹුරුවලට ගම්සභා ඇතුළුවීම වැළැක්වීම සඳහා එකී මාසිම හෝ අභිපාර හරහා සුදුසු කවුල්ලක් සෑදීමට ඒ කුඹුරු යාය වශාකර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම තිබේ.

18. ගම්සභා පොදු මාසිමක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියාකිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙර ගස් කිසුන් කිරීමෙන් හෝ මේනන් ක්‍රමයකින් හෝ අඩුගණයෙන් තුන්දවසක්වත් කල්තියා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන කරමින් කාලයක් තුළ මහජනයා විසින් එකී මාසිම හෝ අභිපාර පාමිවිකරනු ලැබීම නහනම් කිරීමට ප්‍රධානතුමාට බලය තිබේ.

19. කාර්ය සභාව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ ගෝපනවකින් කිසිවකු පොදු මාසිමක් හෝ අභිපාරක් ඕනෑම වේගයක හෝ පවත්වාගෙන යාමට අධික රථවාහන මේනාගමනය සීමා කිරීම හෝ නතර කිරීම නීත්‍යානුකූල වන්නේය.

20. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනු ලබන කාර්ය සභාවේ ඕනෑම නිලධාරියෙකුට සාදා තිබෙන හෝ සෑදීමට අදහස් කර තිබෙන ගම් මාසිමක් හෝ අභිපාරක් ආරක්ෂා කිරීම, ප්‍රවේශම් කිරීම, වැඩිදියුණු කිරීම, අලුත්වැඩියාකිරීම හෝ සෑදීම සඳහා අවශ්‍ය ගම් කමට කල්පනා මේන පරිදි සියලුම අගල්, නොවහසු කොණ, දිගහල හෝ වතුර බස්නාවල් සෑදීමට, හෝ දැමීමට, පිරිසිදු කිරීමට හා ආර හැරීමටත්; ගම් ගම් කාණු, උමගේල්, නව්ටු හෝ පාලම් සාදා සකස් කිරීමටත් බලය තිබේ.

21. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසි පරිදි ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) ගම් ප්‍රදේශය තුළ සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණුකොට ඇත්තාවූ ගම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් යාම නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනාකරන සියලුම වැඩකාරයින්, රථවාහන, සතුන් හා අනිකුත් උපකරණ ඇතිව උදේ 7 වන් සවස 5 වන් අතර කාලය තුළ ඇතුල්වී එහි සිට එකී පාර හෝ මාවත වැඩිදියුණු කිරීම, සාස්‍රකිරීම, මට්ටම් කිරීම, පළල්කිරීම හෝ සෑදීම සම්බන්ධයෙන් කාර්ෂී සහායෙන් බලය පවරන ලද සියලුම කටයුතු, ක්‍රියා සහ දේපිල් ඉඩකිරීමද,
- (2) කම්පනසක් කරන ස්භාගයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන හෝ සෑදීමට අරමුණුකර තිබෙන ගම් මාවතක් හෝ අභිපාරක් යාම හෝ ලංචි පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද,
- (3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරමුණුකොට තිබෙන ගම් පොදු මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන් වූ ඕනෑම කම්පනසක් කරගෙන යන කාර්යය තුළදී එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් කාර්යාලීය පාරක් සෑදීමද;
- (4) ගම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් අරක්‍ෂාකිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත්වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස, ගම්කිසි කාණු, දිග අඟල්, හෝ බෝක්කු සෑදීම අලුත් වැඩියාකිරීම හෝ ශුඛකිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද;

නිත්‍යානුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණකසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාර්යයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතු වූයත් හැර (3) වැනි ඡේදයේ සඳහන් කරන ලද කාර්යාලීය පාර ගම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙනයා යුතු නොවන්නේය.

කිරි පවිටි හා කිරි විකිණීම

22. කිසිවකු විසින් නමො—

- (a) එළඳෙනුත්, තුන්දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින කිරි පවිටියක බලපත්‍රකාරයකු; හෝ
- (b) ලියාපදිංචි කරන ලද කිරි සපයන්නකු; හෝ
- (c) බලපත්‍රලත් කිරි පවිටිකාරයකු විසින් හෝ ලියාපදිංචිකරන ලද කිරි සපයන්නකු විසින් හෝ රක්‍ෂාවේ යොදා ගන්නා ලද්දවූ හා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලැබූ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් ඇත්තාවූ කිරි වෛලක්දකු; හෝ

වන්නේ නම් මිස හැත්තම් ගම් ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ විකිණීමට නැතිම හෝ විකිණීමට ඉදිරිපත්කිරීම හෝ විකිණීම පිණිස ගෙන ගොස් ධාරදීම හෝ නොකළ යුතුයි.

23. ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස හැත්තම් කිසිවකු විසින් එළඳෙනුත් තුන්දෙනකුත් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිටියක් පවත්වාගෙන යා යුතු නොවේ. එබඳු සෑම බලපත්‍රයක්ම 67 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස 31 වැනිදාට අවසාන වන්නේය.

24. බලපත්‍ර නිකුත්කිරීමට අදහස් කරනු ලබන ස්භාගය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස හැත්තම් එළඳෙනුත් තුන්දෙනකුත් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිටියක් තබාගැනීමට කිසිකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

- (1) ඒ ස්භාගයේ එළඳෙනුත් නහර කිරීමට අරමුණු කර තිබෙන සෑම ගොඩනැගිල්ලකම—
 - (a) ගබොල්, ගල්, කබොක් නොහොත් ලී මලින් සාදන සියලුම යුතුයි;
 - (b) එහි බිත්ති සහ කුලුණු සුදුසු භානලවූ තිබිය යුතුයි;
 - (c) එහි වහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
 - (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගබොල් අල්ලා තිබිය යුතුයි;
 - (e) මුත්‍රා, සෝදන වතුර හා වෙනත් කුණු වතුර වහනලද භාජන එකකට ඊට හෝ වැඩි ගණනක් ඇතුළත ගලා යෑමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින්, සකස්කරනු ලැබ ගල් හෝ ගබොල් අල්ලන ලද කාණු ඇතුළු තිබිය යුතුයි;

(f) කිරි පවිටියේ තබාගැනීමට අදහස්කරන එළඳෙනුත්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එළඳෙනකුට අඩු ගණනේ දිගින් අභි අවක හා පළලින් අභි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අභි භාර සියයක වානාශ්‍රය ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්භාගයේ කිරි කාමරය වෙන් පාවිච්චි කිරීමට අදහස් කරන ගොඩනැගිල්ල—

- (a) හරක්මඩුමේ හෝ වෙනත් ගොඩනැගිල්ලක සිට අභි විසිපහකට අඩු නොවූ දුරකින් හා කිසිදු වැසිකිලියක, වැසිකිලිවලක, අර්ථලක්ක, සදාකාලීය පෝරගොඩක හෝ පොළොම් යට කැණිනලද අනාවරන කාණුවක සිට අභි එකසියයකට අඩු නැති දුරකින්ද පිහිටුවා තිබිය යුතුයි;
- (b) හල්, ගබොල් හෝ කඩුක්වලින් සාදා කපලාරුකොට ඇතුළේ සුදුසු භානලවූ උසින් අභි ගනකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;
- (c) එළඹෙනකට නෙරු තිබෙන සේ අඩු ගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දමනලද්දී, බිත්ති පොළොවට සම්බන්ධවන ස්භාග සිමෙන්තියෙන් මටකුරු කරන ලද්දේ තිබිය යුතුයි;
- (e) ඇතුළත දුමලි වැටීම වළක්වාලීමට සුරඹු වද්ද නෙල් සායම් කරන ලද ලෑලි මලින් සාදන ලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩු ගණනේ අභි ගයක්වත් උසින් පිහිටි වහල්පල ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩු ගණනේ ජනේලයක් හා දොරකද, බිම වකී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන ජනේල වකී ප්‍රමාණයක්ද, මුස්සන්ට ඇතුළු විය නොහැකි ලෙස අවරණය කරන ලද ජනේල හා දොර වහල් අඩු ගණනේ එක දොරකවුවත් ප්‍රතිරෝධීව පිහිටු වන ලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (h) කිරිගරුම, ගල්ලෑලි, තුන්තනාගම් හෝ ප්‍රධානතුමා විසින් පිළිගනනාලද නොපෙරන සවිභාවයකින් යුත් ජෛනගම් ද්‍රව්‍යයකින් අවරනකරන ලද මේසයක්ද ශුඛපවිත්‍රවී තබාගනු ලබන කුණු පෙවිටියක් හා පිරිසිදු බෝහල තැබීමට සුදුසු රක්කයක්ද ඇතුළු තිබිය යුතුයි.

25. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් ඒ ස්භාගයෙන් පිටත කාටත් පෙනෙන ක්‍ෂීණයක “Licensed Dairy” යන පදයත් එහි සිංහල අනුචාරයත් (බලපත්‍රලත් කිරි පවිටිය) පැහැදිලි ලෙස පෙනෙන ලද ලෑල්ලක් සවිකර තැබිය යුතුයි.

26. ඕනෑම වෙලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් එහි සේවයෙහි නියුක්ත සියලුම අගවරින්ගේ නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිළිවෙලට සඳහන් ලැයිස්තුවක්ද, තමා කිරි සපයන සියලුම අගවරින්ගේ නම් හා ලියුම් ලැබෙන පිළිවෙලට සවිකර ලේඛනයක්ද කිරි පවිටිය තුළ තබා ගත යුතුයි.

27. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින්—

- (a) අවුරුද්දකට දෙවරක් එනම්, ජූනි හා දෙසැම්බර් යන මාස වලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් ගම් ගම් කාලවලදීත් කිරි පවිටියේ කොටසක් කොට ඇති සෑම කාමරයකට බිත්තිවල සුදු කුණු ගැලීමටත් එහි ලී මැම සබන් හා උණුවතුරෙන් සේදවීමටත්;
- (b) අඩු ගණනේ දිනකට එක වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තව්ලුම් සේදවීමටත්;
- (c) කිරි පවිටියේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයත් කාණුත් ශුඛපවිත්‍රව හා මිනා තන්තියක තබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දවසකට එක වරක් බැගින්වත්, සියලුම ගොම්, කුණකසල, මුත්‍රා හා සේදී යන වතුර කිරි පවිටියෙන් ඉවත් කොට මහජනතාව අවහිරයක් නොවන ගම් පරිද්දෙකින් කිරි පවිටියෙන් ඉවත්කොට සුදුසු කරම් ඇතට ගෙනගොස් සුදුසු සකස් කරවීමටත්;
- (e) නණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගම් ආහාර මිශ්‍රණට ඇතුළු විය නොහැකි සුදුසු භාජනවල තැන් පත් කරවීමටත්;
- (f) කිරි පවිටියේ පාවිච්චිකරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදු තබා ගැනීමටත්;

සැලැස්විය යුතුයි.

28. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ශුඛපත්‍ර කොටු සහිතව කිරි වත්කරුවන්ට;
- (b) විදුරු පිහත් මැටි, බපදමනලද පිහත් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ ගත මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර නැතිව;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චි කරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මුරුල්ල හා තනපු මුහුණට හොඳට ශුඛපත්‍ර කොට පිරිසිදු නොව රෙද්දකින් පිසදමන ලදුවද, කිරි දෙවන අගයේ අත් හොඳට සෝද පිරිසිදු කරනලදුවද, තිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනෙකුගෙන් වෙළඳුම සදහා කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස් කරන කිරි කාමරයේ හැර මෙන ස්ථානයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් සදහාවත් කිසිම සහකාර හෝ කුරුල්ලකුට කිරි කාමරයට ඇතුල්වීමට හෝ එහි තනරම් සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

29. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් කිරිපව්වියේ කටයුතු සදහා සැපයීම යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමතකරනලද ජල සම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

30. (1) කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් කිරිපව්වියේ පාවිච්චි කරන කිසිම භාජනයක්, වෙබරු සාදන සත්‍රයක්, යොදාගැනීමට වත්කරන සත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පව්වියේ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතු වුවත් හැර, එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන සත්‍රයක්, යොදාගැනීමට වත්කරන සත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝබාවලින්ද, අවසානයේදී උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් භාජන ශුඛ පත්‍ර කිරීමට යොදන මුරුල්ල හා කිරිපව්වියේ වෙනත් උපකරණ පාවිච්චි කළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැබීමට සැලැස්විය යුතුයි.

31. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් කිරි පව්වියේ තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පිටතකින් සුදුසු පරිදි ආරක්‍ෂාකිරීමට සැලැස්විය යුතුවුවත් හැර, කිරි ගෙන යාමේදී එය භාරකරුවන් වෙතට පිටපත් කිරීමට සිලසු විධිවිධානද යෙදිය යුතුයි.

32. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් කිරිබඩාකිරීමේ හා පිළිගෙලු කිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සදහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

33. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට ලහදී සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතමින කාලසීමාවන් පසුවන තෙක් කිරි පව්වියකට හෝ කිරි කාමරයට ඇතුල්වීමටවත් කිරි පිළිගෙලු කිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීමට වත් යම් කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් හෝ කිරිපව්විය හෝ කිරි කාමරය භාරව සිටින කිසිවකු විසින් හෝ ඉඩනොදිය යුතුයි.

34. කිරිපව්වියේ රක්‍ෂාවේ නියුක්ත අගවිලුන් අතර යම් බෝවෙන රෝගයක් හෝ සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුණොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැණ නැංගොත් කිරිපව්වියේ බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

35. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් කසරෝගයෙන්, දරුණු ලෙස මුරුල්ල දූවිල්ලෙන්, කුර හා කට ලෙඩින් ඇත්තුකින් නම් ගම් වසංගත රෝගයෙන් හෝ මුරුල්ලේ සෑදෙන “ඇක්ට් නොමිකෝසිස්” නම් රෝගයෙන් පෙළෙන කිසිම එළදෙනෙකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චි සදහා විකිණීමට අදහස්කරන කිරිවලට එවැනි කිරි එකතුකිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතුකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

36. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් බලපත්‍රලත් කිරි පව්වියේ තබාගෙන නැති යම් එළදෙනෙකුගෙන් ලබාගත් කිරි කිසිවකුට විකිණීම හෝ සැපයීම හෝ නොකට යුතුයි.

37. කිරි සපයන්නෙකු මෙන් ප්‍රධානතුමා විසින් තමා ලියාපදිංචි කරනු ලැබ තිබෙනොත් මිස නැත්නම් කිසිවකු විසින් එළදෙනෙකුට දෙදෙනෙකුට නොමැතිවූ ගණනකින් යුත් කිරිපව්වියක් තබා නොගත යුතුයි.

38. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපවරනලද වෙබරු කිරුධාරියකු විසින් යම්කු තබාගැනීමට අදහස්කරන කිරි පව්විය පරීක්‍ෂාකර බලා එබඳු අගයක ලියාපදිංචි නොකළ යුතුයයි, යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අග කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචිකිරීම ප්‍රතික්‍ෂේප කරන හැකියි.

39. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවමඩුව, එහි පාවිච්චිකරණ උපකරණ හා වෙනත් දේවල් ශුද්ධ පවත්වා තබා ගැනීමට;
- (b) කිරිදෙවන අග හා කිරි බෙදුණු අග රෝගයකින් නොපෙළෙන අග වන බවට;

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වග බලා ගත යුතුයි.

40. කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මුරුල්ල හා තනපු මුහුණට හොඳට ශුද්ධ පවත්වා පිරිසිදු නොව රෙද්දකින් සෝද කිරි දෙවන අගයේ අත් හොඳට සෝද පිරිසිදු කරගෙන තිබෙනම් මිස නැත්නම් ලියාපදිංචිකරනලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එළදෙනෙකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම නොහොත් ඉඩදීම නොකළ යුතුයි.

41. ලියාපදිංචිකරනලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදුණු බවට සැලැස්විය යුත්තේ—

- (a) සවිඳි ද්‍රව්‍යයකින් සාදන ලද්දකු;
- (b) සුදුසු වැස්මක්, මුඛයක් හෝ ඇඹියක් සපයා ඇත්තාවූ;
- (c) දිනපතා පැහෙන උණු වතුරෙන් සේදීම සැලැස්විය යුතු;

42. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදුණු බවට පාවිච්චි කරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චි කරන එක් එක් වාරයට පසුව පළමු ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝබාවලින්ද අවසාන වශයෙන් උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

43. කිසිවකු විසින්—

- (a) තමා කිරි බෙදුණු අගයක ලෙස ප්‍රධානතුමා විසින් ලියා පදිංචි කරන ලද්දේ නම් මිස; හෝ
- (b) තමා ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදුණු අගයක විසින් රක්‍ෂාවේ නියුක්ත කරනු ලැබ ප්‍රධානතුමා විසින් ඇවිදු කිරි විකුණන්නකු ලෙස ලියාපදිංචි කරන ලද්දේ නම් මිස; හෝ

නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටතදී නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙන යාමේ විකිණීම හෝ විකිණීමට ගෙනයාම හෝ ඇවිදු විකිණීම හෝ නොකළ යුතුයි.

44. (1) කිරි නිපදවනු ලබන කිරි පව්විය පිහිටා ඇති ප්‍රදේශයෙහි විවිධ පදිංචි සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් ඒ කිරිපව්විය පරීක්‍ෂාකර බැලීමෙන් පසුව ගම් අගයක පිටතින් ගෙනෙනු ලබන කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසුයයි සැලකූ කිරි පිහිටි නම් ප්‍රධානතුමා විසින් එබඳු අගයක ලියාපදිංචි කිරීමට නුසුදුසු වන්නේ යයි ප්‍රකාශකරන හැකියි.

(2) යම් කිසිවකු කිරි බෙදුණු අගයක ලෙස ලියාපදිංචිකිරීම සදහා යාස්තුවක් අගකරනු නොලැබේ,

45. (1) කිසිම බලපත්‍රලත් කිරිපව්විකාරකු විසින් ලියාපදිංචි කරනලද කිරි සපයන්නකු විසින් හෝ ලියාපදිංචි කරන ලද කිරි බෙදුණු අගයක විසින්, කිසිම කෙනෙකු ඒ අග ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිකරනලද්දේ නම් මිස නැත් නම් එකී බලපත්‍රකාරයා හෝ සපයන්නා හෝ බෙදුණු අගයක ලෙස කිරි වෙළෙන්දකු වශයෙන් රක්‍ෂාවේ යොදවා ගත යුතු නැත.

(2) ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිවූ සෑම අගයකටම—

- (a) ඒ අගයේ නම, ලියාපදිංචිකිරීමේ අගය හා ඒ අගයේ මාපට ඇඹිල්ලේ සලකුණක්;
- (b) ඒ අග රක්‍ෂාවේ යොදවාගෙන සිටින කිරිපව්වියේ බල පත්‍රකාරයාගේ, ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නාගේ හෝ ලියාපදිංචිකරනලද කිරි බෙදුණු අගයේ නම හා ලියාපදිංචිකිරීමේ අංකයක් සදහන්වූ ලියා පදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් නිකුත් කළ යුතුයි.

(3) ප්‍රධානතුමා විසින් නම් කිරීමකරනලද බෙදුම් කිරීමට අයුතු වුවහොත් ඒ අංශ පරීක්ෂකවරයාට මුද්‍රා මුද්‍රා බෙදීමේ රෝගයකින්, සම රෝගයකින් හෝ වසංගත රෝගයකින් නොපෙළෙන්නේයයි සහතික කරනතුරු ප්‍රධානතුමා විසින් මේ අතුරු ව්‍යවස්ථාපිතව පවත්වා ගත යුතු කාර්යයන් සම්බන්ධයෙන් ලියාපදිංචි නොකර ගත යුතුය.

(4) යම් කිසිවකු කිරී වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිකිරීමට අදාළ ගාස්තුවක් අයකරනු නොලැබේ.

46. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී වෙළෙන්දකු විසින්ම කිරී විකිණීමට නැතිමේදී, ඉදිරිපත්කිරීමේදී, ගෙනගොස් විකිණීමේදී, විකිණීමේදී හෝ ඇවිද විකිණීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ පත්‍රය තමා ලගා තබාගෙන යුතු වන්නේ හැර ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි ඒ අදහස ලියවිල්ලකින් බලය පවරනලද යම් කිරී වෙළෙන්දකු විසින් එය පෙන්වනුමකරනට ඕනෑම කිසිදු දිනකට එය ඉදිරි පත්කළ යුතුද වන්නේය.

47. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත :—

- (a) "Skimmed Milk" යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තනයන් ලියනලද ලේඛනයක් පිට ඇලවනලද හාජනයක වත්කරනුලැබූ, විකුණන අවස්ථාවේදී එය යොදාගත යුතුකරනලද කිරී යනුවෙන් ප්‍රකාශකරනු ලැබූ කිසිවකු විසින් මෙහි නැත්නම් යොදාගත යුතුකරන ලද කිරී; හෝ
- (b) වතුර හෝ වෙනත් ගම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයක් මිශ්‍ර කරන ලද්දකු කිරී; හෝ
- (c) දියබරව නොපවත්නා සුළු ගම්කිසි සර්විද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසනලද කටවිල් ඇති බෝකලවල දමනලද කිරී;

විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ බෙදාහැරීම; විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් හෝ හෝ කෝපි කබයක හෝ බත්කබයක ඒ සානගේදීම පාවිච්චි කිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා සමග මිශ්‍රකරනලද කිරී මේ අතුරු ව්‍යවස්ථාපිත අදහස මුද්‍රාකිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

48. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කිරී වෙළෙන්දකු විසින් ඕනෑම කිරී ප්‍රවීණතා බලපත්‍රකාරයකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ ඕනෑම කිරී සපයන්නකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරී බෙදාහැරන්නකු ගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරී වෙළෙන්දකුගෙන් මිශ්‍රකර බැලීම පිණිස කිරී සැමිපලයක් ඕනෑම වේලාවක ඉල්ලා ඒට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

49. කිරී ප්‍රවීණතා බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචිකරනු ලැබූ කිරී සපයන්නකු විසින්, ලියාපදිංචිකරනු ලැබූ කිරී බෙදා හරින්නකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරී වෙළෙන්දකු විසින් නිතිප්‍රකාර 48 වැනි අතුරු ව්‍යවස්ථාපිත යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්ෂෙප නොකළ යුතුයි.

50. කිරී ප්‍රවීණතා බලපත්‍රකාරයා විසින් (කිරී ප්‍රවීණතා හා කිරී වෙළෙඳුම් සම්බන්ධ) මේ අතුරු ව්‍යවස්ථාපිත සිංහල පිටපතකුත්, බලපත්‍රයත් රඹුකොට කිරී ප්‍රවීණතා කොටත් පෙනෙන සානගේදීම එල්ලා නැතිමට සැලැස්විය යුතුයි.

ආහාර ද්‍රව්‍ය වෙළෙඳුම්

51. ඒ අදහස ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මෙහි නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, කාරු අඳි පසුන්, අලුත් මාළු, පලතුරු, එලවම් හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළෙඳුම් පලකින් බාහිරවූ) සානගේදීම පවත්වාගෙන යා යුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 67 ටී.සී. අතුරු ව්‍යවස්ථාපිත යටතේ කාලීන් අවලංගු නොකරන ලද්දේ නම් එහි කිසිවකුකරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එස්මැකිදිට අවසාන වන්නේය.

52. ගම්කිසි කබයක හෝ (වෙළෙඳුම්පලකින් බාහිරවූ) ගම් සානගේදීම මස්, කුකුළු, කාරු අඳි පසුන්, අලුත් මාළු, එලවම් හෝ නරක් වන සුලු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළෙඳුම්කරන්නා විසින් මස්, කුකුළු, කාරු අඳි පසුන් හා අර්න් මාලුන් එලවම්වලින් වෙන්කර තබාගෙන යුතුයි. නවද කුකුළු, කාරු අඳි පසුන්ට අනවශ්‍ය අපහසුකම් විදින්නට සිදු නොවනසේ සාදනලද කුඩු වල දමා ඒ පසුන් තබා ගත යුතුයි.

53. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලයලත් ඕනෑම කෙනෙකු විසින් මතුපත් ආහාරය පිණිස මස්, කුකුළු කාරු අඳි පසුන්, අලුත් මාළු, පලතුරු, එලවලු හා නරක්වන සුලු වෙනත් ආහාර වැඩි විකිණීම අදහස පාවිච්චි කරන ඕනෑම කඩයක් හෝ (වෙළෙඳුම්පලකින් බාහිරවූ) සානගේදීම පරීක්ෂකවරයාට බැලිය හැකිය.

54. (1) පහත අදහස් කොන්දේසිවලට අනුකූලවන පෙවිචියක හෝ රථයක දමා මෙහි නැත්නම් කිසිම මසක් ගම් මස් මිඩුවක සිට ගම් කඩයකට හෝ මස් විකුණන සානගේදීම ගෙන යා යුතු නොවේ.

(a) පෙවිචියක් පාවිච්චිකරන්නේ නම් ඒ පෙවිචිය ඇතුළු පැත්තේ තුන්තනාගම් හෝ පෙරෙන ස්වභාවය නොමැති ද්‍රව්‍ය වැනියක් ඇල්ලන ලදුව හා මුඛියක් ඇතුළු කිරීම යුතුයි.

(b) රථයක් පාවිච්චිකරන්නේ නම් ඒ රථය—

- (1) අවමින් හෝ වම්බවක් හෝ මැස්සන්ගෙන් හා දුම්රියලෙන් අපිරිසිදු වීමෙන් මස් ආරක්ෂාවට වහලක්ද;
- (2) මහජනයාට නොපෙනෙනසේ මස් ආවරණය වීමට රථයේ විවාතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද;
- (3) මස් රැස්කිරීම අදහස ඇතුළු පැත්තේ තුන්තනාගම් හෝ දියබරව ලබා නොගන්නා වෙනත් ගම් ද්‍රව්‍යයක් ඇල්ලනලද කාමරයක්ද;

ඇතුළු කිරීම යුතුය.

(2) 1 වැනි ඡේදයේ විධිවිධාන උලුඛ්‍යතා කරමින් ගම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උලුඛ්‍යතා කිරීම ගැන වග කිය යුතු වන්නේ ඒ මස් ගෙනයාමට නිසම කළාවූ අයය. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම ගම්බද වෙසුම්වත් කරනු ලැබෙනොත් ඒ අයය.

අප්‍රියවූ හා අන්තරාදායකවූ කම්මාන

55. (1) පහත දැක්වෙන කම්මාන අප්‍රියවූ කම්මාන වශයෙන් සලකනු ලැබේ :—

- (a) කාලක් තබාගත හැකිවන සේ මාළු සකස්කිරීම;
- (b) ජඩ් හෝ කරවල ගබඩා කිරීම;
- (c) කොම සණකේ විකිණීම අදහස නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම;
- (d) කොම පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීම;
- (e) රබර් මිශ්‍රීම හෝ සෑදීම;
- (f) විනාකිරී සෑදීම;
- (g) සබන් සෑදීම;
- (h) ගම් පදම්කරන සානගේදීම තබාගැනීම;
- (i) සකුන්ගේ ලේ හෝ මෙහෙයුම් උනුකිරීම;
- (j) සුමක් මිශ්‍රීම;
- (k) සකුන්ගේ ගම් ගබඩා කිරීම;
- (l) සකුන්ගේ ඇට කටු ගබඩා කිරීම;
- (m) මාලු අයිස් දැමීම;
- (n) දැවදඩු පොහොර සකස් කිරීම;
- (o) පොල්ලෙලි පෙහවීම පිණිස වළක් තබාගැනීම;
- (p) රබර් මිශ්‍රීම හෝ ක්‍රෙප් රබර් දුම් ගැස්වීම හෝ සෑදීම;
- (q) කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම.

(2) පහත දැක්වෙන කම්මාන අන්තරාදායකවූ කම්මාන වශයෙන් සලකනු ලැබේ :—

- (a) සෝඩා, ලැමනඩ් ආදී සිසිල් බීම වැනි සෑදීම;
- (b) කොප්පර සෑදීම;
- (c) හෙල්වලින් හෝ පැවුල් ආදී වෙනත් දැවෙන ද්‍රව්‍යවලින් හෝ මාස්පවලින් හෝ ඉලුක්පික් බලයෙන් හෝ ක්‍රිශා කෙරෙන යන්ත්‍ර පාවිච්චිකරන ගම් කම්මානයක්;
- (d) යන්ත්‍ර සුඤ්ඤයෙන් කෙල් කිරීම;
- (e) කඹුක්ගල් හෝ බොරළු සඳහා ආල් වළවල් හැරීම;
- (f) කොප්පර ගබඩා කිරීම;
- (g) පිදුරු ගබඩා කිරීම;
- (h) පොල් කපා මිශ්‍රා සකස් කිරීම;
- (i) මිරන් මිශ්‍රා සකස්කිරීම හෝ ගබඩා කිරීම;
- (j) සුඤ්ඤ ලබාගැනීම පිණිස වළක් කැණීම;
- (k) යන්ත්‍ර සුඤ්ඤ මාර්ගයෙන් පොල් හෙල් කිරීම;
- (l) සුඤ්ඤ පිච්චිම හෝ ගබඩා කිරීම;
- (m) ලී මඩුවක් හෝ දරමඩුවක් තබාගැනීම;
- (n) කෙඳි වැඩි නෙලීම හෝ ගබඩා කිරීම;
- (o) කපුසුරන් (සුල් ආදිය) ගබඩා කිරීම;
- (p) ගිනි පෙවිචි සෑදීම;
- (q) රනිකුසු සෑදීම හා ගිණිකෙලි කම්මාන.

(3) පහත දැක්වෙන කම්මාන අප්‍රියවූද, අන්තරාදායකවූද කම්මාන වශයෙන් සලකනු ලැබේ :— ගබොල්, උම් හෝ අඟුරු පිච්චිම.

56. (1) ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අමුදුටු හෝ අන්තර්ගතයකට කිසියම් කමිණිකයක් කරගෙන යා යුතු නැත.

(2) එබඳු සෑම බලපත්‍රයකම, එය 67 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම්, එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසන් වන්නේය.

57. (1) අමුදුටු හෝ අන්තර්ගතයකට කිසියම් කමිණිකයක් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්වභාව සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයන් විසින් අනුමත කරනු ලැබූ,

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන වන ගොඩනැගිල්ලක් අර්ථනම් එය පහත සඳහන් නියමයන්ට එකඟ වැදී, නිවැරදිව මිස නැත්නම් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැසීමක් නැත.

ඒ නියමයන් කවරේදැයි:—

- (a) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින දුරාවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (b) ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවන්නාද එය ඇතුළුට ගොදාට හුලං වැදෙන ලෙසින් හොදට එළිට වැටෙන ලෙසින් සෑහෙන තරම් කාණු හා වැසිකිළි ආදිය ඇතුළත් තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොව සිට අඩි හතකට නොඅඩු මිස යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල තිබිය යුතුයි; නවද ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව ගබොල්, ගල් හෝ කබොක්ගල් වලින් සාදන ලදුව තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩි හතකට අඩු නොවූ උසට සිමෙන්තියෙන් කපලාරුකොට අවශේෂ කොටස් හුණු බිඳුමෙන් කපලාරුකරනු ලැබ සුදුසුකුණු භාන ලදුව තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ළි වැඩ නෙල් සාමි කරන ලදුව හෝ සුදුසුකුණු භාන ලදුව තිබිය යුතුයි.

58. (1) අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් සඳහා බලපත්‍රයක් නිකුත්කරන ලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම වේලාවක, ඒ කමිණිකයේ කටයුතු සඳහා පාමිවිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 57 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම්, සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයන්ගේ රෙකමත පිට ප්‍රධානතුමා විසින් ඒ කමිණිකය වෙනුවෙන් බලපත්‍රයක් නැහැත්නම් නැහැත්නම් කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දිවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟ වන පරිද්දෙන් කළ යුතු සෑම දෙයක්ම කරන්නට ඕනෑම කිසි ඔහුට නිවේදනය කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් නිකුත්කරනු ලැබූ යම් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දැන්වීම ඇති නියමයන් එකී සඳහන් කාලය ඇතුළතදී ඉමටකිරීම් පැහැර හැරිය යුතු නැත.

59. 58 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් කරගෙන යන ස්වභාවයේ ගසා හෝ අලුවා ඇත්නම් මිලක හෝ ඔහු විසින් එකී ස්වභාවයේ රක්ෂාවේ රැකගන්නා ලද යම් කිසි වතුට හා කරන ලද්දේ මිලක හෝ එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක්වෙන් පැලකිය යුතුයි.

60. යම් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් කරගෙන යාම සඳහා බලපත්‍රලත් අය විසින්—

- (a) අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් සඳහා පාමිවිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුරා ගැවපවිත්‍ය කිරීමටද;
- (b) අඩුගණයේ දොළොස් මාසයකට එක වරක් බැගින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද;
- (c) ඒ කමිණිකය සඳහා පාමිවිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ගැවපවිත්‍ය කැබීමටද;
- (d) සියළුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලීකසල, රෙවු බොඩු හා කැටකැබලිද ඒ කමිණිකයේ මෙන්වත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියළුම ද්‍රව්‍යද අවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කමිණිකය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර විමටද;

ඇලැස්විය යුතුයි.

61. යම් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් සඳහා බලපත්‍රයක් ලත් කිසිම අයකු විසින් කිසිම ලිදක, වැවක්, ගංගාවක්, බිත්තිය, ඇලක්, විලක්, හෝ ඔහුගේ සියලුම වෙනත් යම් ජලස්ථානයක් අපවිත්‍යකිරීම හෝ දූෂණකිරීම හෝ; නොකර යුතුයි.

62. යම් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් සඳහා බලපත්‍රයක් ලත් කිසිම අයකු විසින් අහල් වැසියන්ට කරදරයක් මිස ගැනී යම් පරිද්දකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට නොහොත් සැප පහසුකම්වලට අහතුරක් මිස ගැනී යම් පරිද්දකින් හෝ ඒ කමිණිකය කරගෙන යා යුතු නැත.

63. යම් අමුදුටු හෝ අන්තර්ගතයකට කමිණිකයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිණිකය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අමුදුටු වානය හා ගෑස්—

- (a) අන්තර්ගතයකට කමුදුටු පිපාකයක් ඇතිනොවී සුදුසු අංශකට වූහලට ගොස් උඩුහුලුටම යම්මිලුම් මිනප්ක වනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම හින්නක් මැදින් හෝ උකුකරන උපකරණයක් ඇතුළට යවනු ලැබීමට; හෝ

ඇලැස්විය යුතුයි.

64. 57 සිට 63 දක්වා වූ අතුරු ව්‍යවස්ථාවල නියමයන්, ළි මවු හෝ දර මවු සමබන්ධයෙන් අදාළ නොවේ.

65. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයාට හෝ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් බලපත්‍ර ලැබූ කායාරී සභාවේ ඕනෑම නිර්ධාරණයාට අමුදුටු හෝ අන්තර්ගතයකට ඕනෑම කමිණිකයක් කරගෙන යන්නා වූ ඕනෑම ස්වභාවයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීති ප්‍රකාර බලය තිබේ. නවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්වභාවය භාරව සිටින අය විසින් හෝ එහි පරීක්ෂණයක් පැමිණීමට අවකාශ දිය යුතුයි.

දඩාවෙන් යන ගවයන්

66. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අඩි පාරක දඩාවෙන් ගැසිරෙන සියළුම ගවයන්, බැට්ටවත් හා එර්වත් අල්ලා බැඳගත්විට ඒ සඳහා කායාරී සභාව විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දමිය යුතුයි.

(2) දඩාවෙන් යන සතුන් දමන, කොටුවේ බදිනලද යම් සහකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකුළු යුතුයි යාස්තුව පහත දැක්වෙන සේ ගණන් බැලිය යුතුයි:—

දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට, ගත 50කි.

(කෑම සපයන ලද්දේ නම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කෑම සඳහා එක් සතකුට ගත 25කි.

67. බලපත්‍රය නිකුත්කරනු ලැබූ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකින් බලපත්‍ර කාරයකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා කොට විනිශ්චයකරනු ලැබූ විට ඔහු මෙහි නිකුත්කරන ලද බලපත්‍රයද ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගු කිරීම සේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවැසීමක් නැත්තේය.

68. මේ අතුරු ව්‍යවස්ථාව:—

- “ප්‍රධානතුමා” යනුවෙන් කායාරී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- “කායාරී සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායාරී සභාව අදහස් කරනු ලැබේ;
- “ගම් ප්‍රදේශය” යනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ කොස්ගොඩ ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L. G. D.—GB/14/31/4.

ගම්පහ ආරක්ෂණය

ගම්පහ ආරක්ෂණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, මාරු දැනුම්කරු සේවය බලපත්‍රයකරු ගම් ප්‍රදේශයේ ගම් කාර්‍ය සභාව විසින් සම්පාදනය, 1947 ක්‍රි.ව. සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියේ 3 වැනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ඉඩම්කරු මා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා.

සී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සාමාන්‍ය ලේකම්වරු.

විම් 1953 ක්‍රි.ව. මාර්තු මස 10 වැනි දින
කොළඹදි.

අතුරු ව්‍යවස්ථා

අමුදා හා අන්තරායදායක වූ කම්පන

1. (1) පහත දැක්වෙන කම්පන අමුදා කම්පන සහ වශයෙන් සලකනු ලැබේ:—

(a) රබර් පිටි නොහොත් ක්‍රෙප් දුම්ගැස්සීම හෝ සෑදීම.

(2) පහත දැක්වෙන කම්පන අන්තරායදායක වූ කම්පන වශයෙන් සලකනු ලැබේ:—

(a) හෝඩා ලැමනඩ් ආදී සිසිල් බිම් වැනි සෑදීම;

(b) මිරන් පියලීම හෝ ගබඩා කිරීම;

(c) හෙල්විලින් හෝ පැවරල් ආදී වෙනත් දූවෙන දුමුවලින් හෝ වාතය වලින් හෝ ඉලුක්වලින් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර පාවිච්චි කරන යම් කම්පනයක්;

(d) සත්‍ය හුණු ආදියෙන් හෙල් හීදීම;

(e) භූමිකෙල් හා පැවරල් ගබඩාවක් තබාගැනීම.

(3) පහත දැක්වෙන කම්පනය අමුදා අන්තරායදායක වූ කම්පනයක් වශයෙන් සලකනු ලැබේ:—

(a) ගබඩාල් හා උච්චි පිටිවීම.

2. (1) සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයෙන් රෙකමන පිට ප්‍රධානතමා විසින් ඒ සඳහා නිකුත් කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අමුදා හෝ අන්තරාය දායක වූ කිසියම් කම්පනයක් කරගෙන යා යුතු නැත.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු කොට කරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනි දිනට අවසාන වන්නේය.

(3) යම් කිසිවකු වෙන නිකුත් කරන ලද බලපත්‍රයක් වෙනත් කෙනෙකු වෙත පැවරීම නොහැකිය.

3. (1) අමුදා හෝ අන්තරායදායක වූ කිසියම් කම්පනයක් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්භාවය සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරණය විසින් අනුමත කරනු ලැබූ,

(2) ඒ කම්පනය සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන සෑම ගොඩනැගිල්ලක්ම පහත සඳහන් නියමයන්ට එකඟ වූ, නිලධාරීන් විසින් සහතික කළ බලපත්‍රයක් ලැබීමට අයිති වාසිකමක් නැත. ඒ නියමයන් කවරේදත්:—

(a) ගොඩනැගිල්ල හොඳකැටි සාදා නිසියයුතුවාත් හැර එය ඇතුළු හොඳට හුණු වැදෙන ලෙසත්, හොඳට එළිය වැදෙන ලෙසත්, සෑහෙන තරම් කාණ්ඩ හා වැසිකිලි ආදිය ආවුරින් නිසිය යුතුයි;

(b) ඒ ගොඩනැගිල්ලේ වහල කල්පවන දුමුවලින් සාදා එහි බිම් සීමෙන් ති දිග නිසිය යුතුයි;

(c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොවේ සිට අභි හයකට නොඅඩු බිම් යුතුයි;

(d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘත කළහැකි වූ ජනේල පිහිටුවා ඒ ජනේල විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පාලුවකට අඩු නොවිය යුතුයි;

(e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අභි හතකට නොඅඩුව, ගබඩාල්, ගල් හෝ කබොක් ගල් වලින් සාදන ලදුව නිසිය යුතුයි;

(f) ඒ බිත්තිවල ඇතුළු පැති බිම් සිට අඩුගණයේ අභි හතරක්වත් උසට සීමෙන් නිසියෙන් කපලා රැකරනු ලැබ අවශ්‍ය කොටස් හුණු බදුමෙන් කපලා රැකරනු ලැබ සුදුසුකම ගෙන ලදුව නිසිය යුතුයි;

(g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ කෙල්සායම් කරන ලදුව හෝ සුදුසුකම ගෙන ලදුව නිසිය යුතුයි.

4. (1) යම් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කරන ලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම වේලාවක ඒ කම්පනය සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්වන්නේ නම් ප්‍රධානතමා විසින් සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයෙන් රෙකමන පිට බලපත්‍රකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දවසට පරිමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් කළ යුතු සෑම දෙයක්ම කරන්නට ඕනෑම නියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ කිසිවකු විසින් ඒ දැන්වීමේ නියමයන් ඉටුකිරීම පැහැර හැරිය යුතු නැත.

5. 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් කරගෙන යන ස්භාවයේ ගසා හෝ අලුතට ආවුරු වූ විටක හෝ ඔහු විසින් එකී ස්භාවයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාරකරන ලද්දකු වීමට ක හෝ එය ඒ බලපත්‍ර කාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

6. යම් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් වෙනුවෙන් බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම—

(a) ඒ කම්පනය සඳහා පාවිච්චි කරන සෑම ගොඩනැගිල්ලකම බිම් දිනපතා අතුරා ගබඩා කිරීමටද;

(b) අඩුගණයේ සෑම දොළොස්මාසයකට එක වරක් බැහැරවීම් ඒ කම්පනය සඳහා ප්‍රයෝජනයට ගනු ලබන සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදුසුකම ගැනීමටද;

(c) ඒ කම්පනය සඳහා පාවිච්චි කරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ගබඩා කිරීමටද;

(d) සියලුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලිකසල රෙඩු බොඩු හා කැටකැබිලිද ඒ කම්පනයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ප්‍රවෘද්ධි, අවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කම්පනය කරගෙන යන භූමිභාගයෙන් ඉවත් කරවීමටද;

සැලැස්විය යුතුයි.

7. යම් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් වෙනුවෙන් බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ශ්‍රීදක්, වැවක්, ගංගාවක්, මීයක්, ඇලක්, දොලක්, දියපාරක්, වීලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලසම්පතක් අපවිත්‍ර කිරීම හෝ දූෂණ කිරීම හෝ නොකළ යුතුයි.

8. යම් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් වෙනුවෙන් බලපත්‍ර ලත් කිසිවකු විසින් අලුත්වැසි අයට කරදරයක් සහගැනීම යම් පරිද්දකින් හෝ ඔවුන්ගේ සංශෝධනයට නොහොත් සැප පහසුකම්වලට අනතුරක් වියහැකි යම් පරිද්දකින් හෝ ඒ කම්පනය කරගෙන යා යුතු නැත.

9. යම් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් වෙනුවෙන් බලපත්‍ර ලත් සෑම අයෙකු විසින්ම ඒ කම්පනය කරගෙන යන අවසානවල එයින් නිකුත්වන අමුදා වානය හා ගෑස්:—

(a) අන්තරායදායක වූ හෝ අමුදා විපාකයක් ඇති නොවී සුදුසු අංශුකට ඉහළට ගොස් උඩුහුලයටම යම්මග්‍රහී ව්‍යප්ත වනු ලැබීමට; හෝ

(b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරණ උපකරණයක් ඇතුළු හෝ සවනු ලැබීමට; හෝ

සැලැස්විය යුතුයි.

10. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතමාට හෝ සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරණයට හෝ සංශෝධන පරීක්ෂකයාට හෝ ප්‍රධානතමාගෙන් ලත් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කාර්‍ය සහායී ඕනෑම නිර්ධාරණයට අමුදා හෝ අන්තරායදායක වූ ඕනෑම කම්පනයක් කරගෙන යන්නා වූ ඕනෑම ස්භාවයකට ඇතුළු පරීක්ෂකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්භාවය භාරවී සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැමිණීමට අවකාශ දිය යුතුයි.

11. අමුදා හා අන්තරායදායක වූ කම්පන සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා මෙබඳු උපායවේදී දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් හෝ වරදකාරයා කරනු ලැබූ නැතැත්තකුට ඒ උපායවේදී නියම කරන වෙනත් යම් දඬුවම්කට අමතර වශයෙන් අමුදා හෝ අන්තරායදායක වූ කම්පනයක් කරගෙන යාම සඳහා ඔහු වෙත නිකුත් කරන ලද අවලංගු කිරීමටද ඒ ගම්බද උපායවේදී නීතිප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍ර අවලංගු කිරීම ගැන ඔහුට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

කිරිපව්ව හා කිරි විකිණීම

12. කිසිවකු විසින්—

- (a) එළඳෙනුත් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින කිරි පව්වක බලපත්‍රකාරයකු; හෝ
- (b) ලියාපදිංචි කරන ලද කිරි සපයන්නකු; හෝ
- (c) කිරිපව්වක බලපත්‍රකාරයකු විසින් හෝ ලියාපදිංචිකරන ලද කිරි සපයන්නෙකු විසින් හෝ රක්ෂාවේ යොදා ගන්නා ලද්දකුට ප්‍රධානතමා විසින් ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් නිකුත්කරනු ලැබුවාටද කිරි වෙළෙන්දෙකු; හෝ

විත්තේනම් මිස නැත්නම් ගම් ප්‍රදේශය හුදු නිපදවනලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට හෝ ඇවිද විකිණීමට හෝ විකිණීමට නැතිම හෝ ඉදිරිපත්කිරීමට හෝ ගෙනගොස් දීමට හෝ නොකළ යුතුයි.

13. ප්‍රධානතමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේනම් මිස නැත්නම් කිසිවකු විසින් එළඳෙනුත් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින කිරි පව්වක බලපත්‍රකාරයකු විසින් කිරි පව්වක බලපත්‍රයක් පවත්වාගෙන යා යුතු නොවේ.

14. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස් කරනු ලබන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් එළඳෙනුත් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි පිරිසක් සිටින කිරි පව්වක බලපත්‍රයක් නිකුත්කරනු ලැබීමට බලපත්‍රයක් දෙනු නොලැබේ.

(1) එක ඒ ස්ථානයේ ගවයන් හතරකිරීමට අදහස්කරන සෑම ගොඩනැගිල්ලක්ම:—

- (v) ගඩොල්, ගල්, කබොක් හෝ ලී යන වෙසින් සාදා තිබිය යුතුයි;
- (b) එහි බිත්ති සහ කුටුණු සුදුසුකම හා තිබිය යුතුයි;
- (c) එහි වහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
- (e) ඔහු, සෝදන වතුර, හා වෙනත් කුණු වතුර මහලටද භාජන එකකට හෝ ඊට වැඩි පිරිසක් ඇතුළුට ගලා යාමට සැලැස්වීම පිණිස, සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
- (f) ඒ කිරිපව්වේ කබාගැනීමට අදහස් කරන එළඳෙනුත්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එළඳෙනෙකුට අඩුගණයේ දිනින් අඩි අවසාන හා පළලින් අඩි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරසියයක මානාලයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්ථානයේ කිරි කාමරය මෙන් පාරිච්චිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ල:—

- (a) හරක්මඩුමේ ගස් වෙනත් ගොඩනැගිල්ලට සිට අඩි විසිපහකට අඩුනොවූ දුරකින් හා කිසියම් වැසිකිණියක, වැසිකිලිවලක, අලුවලක, සදාකාලික පෝරගොඩක හෝ පොළව යට කණිනලද අනාවරණ කාණුවක සිට අඩි එකසියයකට අඩු නැති දුරකින් පිහිටුවා තිබිය යුතුයි;
- (b) ගල්, ගඩොල් හෝ කබුක්ගල්වලින් සදා කපලාරු කොට ඇතුළේ සුදුසුකම ගානලද්දකුට, උසින් අඩි හතකට නොඅඩුද බිත්ති ඇතුළු තිබිය යුතුයි;
- (c) එළිමහනට නෙරු නිබන හේ අඩුගණයේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දිවකලද්දකුට බිත්ති පොළවට සබඳවන ස්ථාන සිමෙන්තියෙන් මටකුරුකරන ලද්දකුට තිබිය යුතුයි;
- (e) ඇතුළුට දැවිලි වැටීම වළක්වාලීමට හැකි පුළුඟු වද්ද නොවූ සාමකු කරනලද ලැලිවලින් සාදනලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩු ගණයේ අඩි හයක්වත් උසින් පිහිටි වහල්පල ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩුගණයේ ජනේලයක් හා දොරකද, බිම වම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංචුවකට අඩුනොවන ජනේල වම්ප්‍රමාණයකද මැස්සන්ට ඇතුළුවීම නොහැකි ලෙස අවරණය කරනලද ජනේල හා දොරවල් අඩුගණයේ එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (h) කිරිගරුම, ගල්ලැලි, කුන්තනාගම් හෝ ප්‍රධානතමා විසින් පිළිගන්නාලද දියසිරුම් නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙනත් ද්‍රව්‍යයක් ගත මෙසින් අවරණය කරන ලද මෙසයක්ද ඉඩපව්වක නිබන කුණු පෙව්වක හා පිරිසිදු බෝහල නැතිමට සුදුසු රක්ක යක්ද ඇතුළු තිබිය යුතුයි;

15. කිරිපව්වක බලපත්‍රකාරයන් විසින් ඒ ස්ථානයේ පිටත කාමර පෙනෙන ස්ථානයක “Licensed Dairy” යන වචන එහි සිංහල අක්ෂරවලින් (බලපත්‍ර ලත් කිරිපව්වක) පැහැදිලි ලෙස අදිනලද ලැලිලක් සවිකර තැබිය යුතුයි.

16. මහාම වේලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සේවයේ නියුක්ත සිලවුම අග වලුන්ගේ නම් හා බඩුක්ව ලියුම් ලැබෙන පිළිවෙලට සඳහන් ලැයිස්තුවක්ද නමා කිරි සපයන සිලවුම අගවට්ටන්ගේ නම් හා ලියුම් ලැබෙන පිළිවෙලට සහිත ලේඛනයක්ද කිරිපව්වක තුළ තබාගත යුතුයි.

17. කිරි පව්වක බලපත්‍රකාරයා විසින්:—

- (a) අවුරුද්දකට දෙවරක් එනම් ජූනි හා දෙසැම්බර් ගත මාස වලදීන් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් ගම් කාරවේලාවලදීන් කිරිපව්වේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුසුකම ගැනීමටත් එහි ලී මැඩ සබන් හා උණු වතුරෙන් සේදීමටත්;
- (b) අඩු ගණයේ දිනකට වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තට්ටුව සේදීමටත්;
- (c) කිරිපව්වේ සියළුම කොටස් හා එහි අවට ප්‍රදේශයක් කාණුන් ඉවත්වනු වන මහා තන්තියක කබා ගැනීමටත්;
- (d) අඩු ගණයේ දවසකට එක වරක් බැගින්වත්, සියළුම ගොම, කුණුකපු, මුත්‍රා හා සේදියන වතුර කිරිපව්ව ගෙන් ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන ගම් පරිද්දකින් කිරිපව්වයෙන් සුදුසු තරම් ඇතව ගෙන ගොස් සුදුස්සක් කරවීමටත්;
- (e) නණකොළ හෝ පිදුරු හැර වෙනත් සියළුම ගව අහාර මෙන්ට ඇතුළුවිය නොහැකි සුදුසු භාජනවල නැත්පස් කරවීමටත්;
- (f) කිරිපව්වේ පරිච්චි කරන හෝ ඊට අගන් සියළුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදු ව තබාගැනීමටත්;

අවශ්‍ය සියළුම විධිවිධාන යෙදිය යුතුයි.

18. කිරිපව්වක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ඉඩපව්ව නොකරන ලද කිසිම භාජනයකට කිරි එක්කිරීමට;
- (b) විදුරු පිහන් මැටි, බපදමනලද පිහන් මැටි, ඇනමල් හෝ හැල්වනයිස් කරපු යකඩ ගත මේවායින් කරන ලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි එක්කර තැබීමට;
- (c) කිරි එක්කර තබාගැනීමට පාරිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්කෙන් එළඳෙනගේ මුරුල්ල හා තනපුඹු හොඳට ඉඩපව්ව කොට පිරිසිදු වන හා රෙද්දකින් සිසදමන ලද්දකුට, කිරි දෙවන අගයේ අත් හොඳට සෝදා පිරිසිදුකරන ලද්දකුට තිබෙනොත් මිස නැත්නම් කිසිම එළඳෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් සඳහා වත් කිසිම සකසුව හෝ කුරුල්ලකුට කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි හතරවි සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

19. කිරිපව්වක බලපත්‍රකාරයා විසින් කිරිපව්වේ කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතමා විසින් අනුමත කරනලද ගම් ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

20. (1) කිරිපව්වක බලපත්‍රකාරයා විසින් කිරිපව්වේ පාරිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යකුගෙන්, යොදාගත් වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පව්වේ කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාරිච්චිකිරීමට ඉඩනොදිය යුතු වනාන් හැර එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදාගත් වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරන යක් එය පාරිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පසුබුට ඇල්වතුරෙන්ද, දේවතුම් උණු වතුරෙන් හා සෝඩාවලින්ද අවශ්‍යයේදී උණුකර තිබෙනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) බලපත්‍රකාරයා විසින් භාජන හා කිරිපව්වේ වෙනත් උපකරණ ඉඩපව්ව කිරීමට යොදන මුරුසු පාරිච්චි කළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තුළ තැබීමට සැලැස්විය යුතුයි.

21. කිරිපව්වක බලපත්‍රකාරයා විසින් කිරිපව්වේ නිබන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වෑස්මකින් හෝ පිටතකින් සුදුසු පරිදි අරක්කාකිරීමට සැලැස්විය යුතු වනාන් හැර කිරි ගෙනයා මේදී එය හරක්වීම වළක්වාලීමට සියළු විධිවිධානද යෙදිය යුතුයි.

22. කිරිපරිවෘතක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිළියෙලකිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

23. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී හාත්පසින්මෙහි කෙදිසිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බිජුණන් මෝරුනු ලැබීමට හා වන කාරුණිකවත් පසුචනයෙන් කිරි පිළියෙල කිරීමේ, විකිණීමේ, හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීමට බලපත්‍රකාරයා විසින් හෝ කිරිපරිවෘතක හෝ කිරි කාමරය භාරව සිටින කිසිවකු විසින් ඉඩ නොදිය යුතුයි.

24. කිරිපරිවෘත රක්ෂාවේ නියුක්ත අගමලුන් අතර ගම් බෝවෙන රෝගයක්, සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් සටහනුණාහැට්ටෝ ඒ පිළිබඳව ගම් පැකයක් පැනනැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

25. කිරිපරිවෘතක බලපත්‍රකාරයා විසින් කාම රෝගයෙන් දරුණු ලෙස බුරුල්ල දැවීලැබෙත්, කුර හා කට ලෙහිත්, ඇත්තුක්ස් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සෑදෙන "ඇක්ටිනොමිකෝසිස්" නම් රෝගයෙන් පෙළෙන කිසිම එළඳෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම; හෝ මතුභාගයේ පාවිච්චිය සඳහා විකිණීමට අදහස් කරන කිරිවලට එමුණි කිරි එකතුකිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතුකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

26. කිරිපරිවෘතක බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් කිරි පරිවෘතක හා වන නැති කිසිම එළඳෙනකුගෙන් ලබාගත් කිරි කිසිවකුට, විකිණීම හෝ සැපයීම හෝ නොකව යුතුයි.

27. කිරි සපයන්නකු මෙන් ප්‍රධානතුමා විසින් කමා ලියා පදිංචිකරනු ලැබ තිබෙනාක් මිස නැත්නම් කිසිවකු විසින් එක එළඳෙනකුගෙන් යුත් කිරිපරිවෘතක නඩා නොගත යුතුයි.

28. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපවරනලද වෛද්‍ය නිර්ධාරණකු විසින් ගමකු කඩාහැරීමට අදහස්කරන කිරිපරිවෘත පරීක්ෂකාධිකාරී බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂෙප කරන හැකිය.

29. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවමඩුව, එහි පාවිච්චිකරන ලපකරණ හා වෙනත් දේවල් ශුචිපවිඳව කඩාහැරීමට;
- (b) කිරි දෙවන අය හා කිරි බෙදුගර්හ අය රෝගයකින් නොපෙළෙන අය වන බවටත්;

30. කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළඳෙනගේ බුරුල්ල හා නහපුඩු හොඳව ශුචිපවිඳ කොට පිරිසිදු හෙත රෙද්දකින් සෝදද, කිරි දෙවන අයගේ අත් හොඳව සෝද පිරිසිදුකරගෙනද නිසි නම් මිස නැත්නම් ලියාපදිංචිකරනලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එළඳෙනකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

31. ලියා පදිංචිකරනලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර හැසීමට හෝ බෙදුගර්හට සැලැස්වීම සහ යුත්තේ—

- (a) ස්ඵඛිද ද්‍රව්‍යයකින් සාදන ලද්දකුද;
- (b) සුදුසු වැස්මක්, මුඛයක් හෝ ඇඬකක් සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහැන ලැබුණු රෙග් සේදිය හැක්කාවූද භාජනවලට.

32. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර හැසීමට, හෝ බෙදුගර්හට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චිකරන එක් එක් මාරයට පසුව පසුබුඬු ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩා ච්ලික්ද අවසාන වශයෙන් උණුකර නිවනලද මතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

33. කිසිවකු විසින්—

- (a) කමා කිරි බෙදුගර්හකු ලෙස ප්‍රධානතුමා විසින් ලියා පදිංචි කරනලද්දේ නම් මිස හෝ;
- (b) කමා ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුගර්හකු විසින් රක්ෂාවේ නියුක්තකරනු ලැබ ප්‍රධානතුමා විසින් කිරි විකුණන්නකු ලෙස ලියාපදිංචිකරන ලද්දේ නම් මිස හෝ;

නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටතදී නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම විකිණීම හෝ ගෙනයාමේ විකිණීම හෝ විකිණීමට ගෙනයාම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

34. (1) කිරි නිපදවනු ලබන කිරිපරිවෘත පිහිටා ඇති ප්‍රදේශයෙහි විවිධ පරිදි සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් ඒ කිරිපරිවෘත පරීක්ෂකාර බැලීමෙන් පසුව ගම් අයකු

පිටතින් ගෙනෙනු ලබන කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසු යයි සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචිකිරීමට නුසුදුසු යයි ප්‍රකාශ කරන හැකිය.

(2) ගම් කිසිවකු කිරි බෙදුගර්හකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා භාගුවක් අයකරනු නොලැබේ.

35. (1) කිසිම බලපත්‍රලත් කිරිපරිවෘතකරයකු විසින් ලියා පදිංචිකරන ලද කිරි සපයන්නකු විසින් හෝ ලියාපදිංචිකරනලද කිරි බෙදුගර්හකු විසින් කිරි වෙළෙන්දකු වශයෙන් කිසිම කෙනකු ඒ අය ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිකරන ලද්දේ නම් මිස නැත්නම්, කමා ලෙස රක්ෂාවේ යොදවාගත යුතු නැත.

(2) ප්‍රධානතුමා විසින් කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචිවූ සෑම අයකුටම—

- (a) ඒ අයගේ නම හා ලියාපදිංචි කළ අභිකය හා ඒ අයගේ බහවට ඇතිලේ සලකුණත්;
- (b) ඒ අය රක්ෂාවේ යොදවාගෙන සිටින කිරිපරිවෘත බලපත්‍ර කාරයාගේ, ලියාපදිංචි කරන ලැබූ කිරි සපයන්නාගේ හෝ ලියාපදිංචි කරන ලද කිරි බෙදුගර්හකුගේ නම හා බලපත්‍ර අභිකය හෝ ලියාපදිංචි කිරීමේ අභිකයත්

සඳහන් ලියාපදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් නිකුත් කළ යුතුයි.

36. (1) ප්‍රධානතුමා විසින් නම් නිසමකරන ලද වෛද්‍ය නිර්ධාරණකු විසින් ඒ අය පරීක්ෂකාර බලා බහු බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් නොපෙළෙන්නේ යයි සහතික කරන ලිඛිතවූ ප්‍රධානතුමා විසින් 35 මැති අතුරු ව්‍යවස්ථාව යටතේ ගම් කිසිවකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

(2) ගම් කිසිවකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිකිරීම සඳහා භාගුවක් අයකරනු නොලැබේ.

37. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්ම කිරි විකිණීමට නැතිමේදී, ඉදිරිපත් කිරීමේදී, ගෙනයාමේ විකිණීමේදී, විකිණීමේදී හෝ ඇවිද විකිණීමේදී කමාගේ ලියා පදිංචිකිරීමේ කාඩ් පත්‍රය කමා ලෙස කඩාගත යුතු වූවත් සැර ප්‍රධානතුමා විසින් විවිධ පරිදි ඒ සඳහා බලපවරනලද නිර්ධාරණකු විසින් එය පෙන්වීමකරනට මිනැය කියා ඉල්ලාසිටීමට එය ඉදිරිපත් කළ යුතුද වන්නේය.

38. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) "Skimmed Milk" යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල හා දෙමළ පරිවර්තන ලියනලද ලේඛලයක් පිට අලවන ලද භාජනයක වත්කරනු ලැබූ, විකුණන අවස්ථාවේදී එය යොදා ගනු ලබන ලද කිරි යනුවෙන් ප්‍රකාශ කරනු ලැබූ නිසමකොත් මිස නැත්නම් සොදස ඉවත් කරන ලද කිරි; හෝ
- (b) වතුර හෝ වෙනත් ගම් බාහිර ද්‍රවයක් හෝ ද්‍රව්‍යයක් මිශ්‍ර කරන ලද්දකු කිරි; හෝ
- (c) දියසිරු ව නොවසනලද කවචල් ඇති බෝගලවල දමන ලද කිරි;

විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදුගර්හට, විකිණීමට හෝ ඇවිද විකිණීමට හෝ නොකළ යුතුයි; එහෙත් හේ හෝ හෝ පි කඩයක හෝ බත් කඩයක ඒ සාහයේදීම පාවිච්චි කිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍ර කරන ලද කිරි මේ අතුරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍ර කිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

39. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපවරනලද මිනැම නිර්ධාරණකු විසින් මිනැම කිරි පරිවෘතක බලපත්‍රකාරයකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ මිනැම කිරි සපයන්නකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුගර්හකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දකුගෙන් එයට කියම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සැමපලයක් මිනැම වේලාවක ඉල්ලා ඊට වැටගෙන මුදල ගෙවා ලබාගත හැකිය.

40. කිසිම කිරිපරිවෘත බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදුගර්හකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දකු විසින්, නීතිප්‍රකාර 39 වේනි අතුරු ව්‍යවස්ථාව යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්ෂෙප නොකළ යුතුයි.

41. කිරිපරිවෘත සෑම බලපත්‍රකාරයකු විසින්ම (කිරිපරිව හා කිරි වෙළෙන්ද ගම්බඩවූ) අතුරු ව්‍යවස්ථාවල සිංහල පිට පනකුත් බලපත්‍රයන් රඹුණාට කිරිපරිවෘත කාට්ට් පෙනෙන සාහයක එල්ලා කැබීමට සැලැස්විය යුතුයි.

42. මේ අතුරු ව්‍යවස්ථාවල—

- "ප්‍රධානතුමා" යනුවෙන් කාය් සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- "කාය් සභාව" යනුවෙන් මාතර දිසත්‍රිකයේ බෙරලපනාතර ගම් ප්‍රදේශයේ ගම්කාය් සභාව අදහස් කරනු ලැබේ.

L. G. D.—GA 14/94/4.

මස් පිණිස සතුන් මරන්නන්ගේ ආඥාපනත

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩපළාත ගම් ප්‍රදේශයේ ගම් කාර්‍ය සභාව විසින් සම්පාදිතව, වසර 1947 ක් සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් ආචාර්යයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියේ 3 වෙනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා වෙත පැවරී තිබෙන බලයේ ප්‍රකාර එහිම විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාවයි.

ඩී. සී. ආර්. ගුණවර්ණ,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
ස්ථාවර ලේකම්තුමා.

වසර 1953 ක් වූ මාර්තු මස 5 වැනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

උඩපළාත සහ බෝගොඩ ගම් ප්‍රදේශවල ගම් කාර්‍ය සභා විසින් සම්පාදිතව, වසර 1946 ක් වූ මාර්තු මස 8 වැනි දින අංක 9,528 දරන ගැසට් පත්‍රයේ පළකරනු ලැබ 1948 ක් වූ මාර්තු මස 5 වැනි දින අංක 9,838 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද අතුරු ව්‍යවස්ථාවෙන් සංශෝධනය වූ, අමුණු හා ආන්තරයයක වූ කර්මාන්ත සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථා, උඩපළාත ගම් ප්‍රදේශව පමණක් අදාළ වන පරිද්දෙන් එහි 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදයේ “නෙල්වලින් හෝ පැවුල් ආදී දූවෙන ද්‍රව්‍යවලින් හෝ වාෂ්ප බලයෙන් හෝ විදුලි බලයෙන් හෝ ක්‍රියාකරන යන්ත්‍ර පාවිච්චිකරනු ලබන ඕනෑම කම්හන්ක යක්” යන කාරණය අස්කොට ඒ වෙනුවට “හෝ පැක්වේරියක් හඬාහැනීම” යන මේ කාරණය යෙදීමෙන් නවීකරණය වූ මෙහි සංශෝධනය කරනු ලැබේ.

දුම්මලසූරියගම් කාර්‍ය සභාව

අතුරුගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය ගම් සභා සීමාවකුළු හරක්මස් කඩසක් මාවතකිරිම සඳහා 1953 වසරේ ලිපියට ලිපියක් පත්‍ර කියුත්තරන ලෙස ඉල්ලා මෙහි පහත උප ලේඛනයෙහි සඳහන් අය විසින් ඉල්ලුම් පත්‍රයක් මා වෙත එවා තිබෙන බැවින් මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපනතේ 7 වෙනි වගන්තිය යටතේ මෙහි දැනුම් දෙනු ලැබේ.

2. ඒ සඳහා ලිපියක් පත්‍ර කියුත්තරන සම්බන්ධයෙන් දුම්මලසූරිය ගම් කාර්‍ය සභා ප්‍රදේශය තුළ පදිංචි ඕනෑම කෙනෙකුට කැමතිනම් මෙම දැන්වීමෙහි සඳහන් දින සිට දින 14 ක් ඇතුළතදී විරුඛිත ප්‍රකාශන ශ්‍රී ලංකා බැංකුව, එසේ එවන සෑම විරුඛිතයකම හේතු සහිතව ලියාපදිංචි යුතුමක් හැර පිටපත් දෙකකින්ද යුක්තව ශ්‍රී ලංකා බැංකුවට යැවිය යුතුය.

උප ලේඛනය

අංකය නම වෙලදාමෙහිකරය ස්ථානය
1 ඇම්. ජේ. අබ්දුල් හරක්මස් කඩසක් ඇතුන්ගහකොටුවේ කැටකාලගහ මුල වත්තේ සාදනු ලබන ගෘහයෙහි

මෙහිට,
ජේ. ඇල්. සිරිසේන,
දුම්මලසූරිය ගම් කාර්‍ය සභාවේ සභාපතිතුමා.

වසර 1953 ක් වූ මාර්තු මස 13 වෙනි දින
දුම්මලසූරිය ගම් කාර්‍ය සභා කාර්යාලයේදීය.

දැන්වීමයි

පාස්කු නිවාඩුව නිසා, 1953 අප්‍රේල් 1 වෙනි දින දරණ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට එවන සියළුම දැන්වීම් සහ ප්‍රකාශනයන් 1953 මාර්තු මස 30 වෙනි දින දවල් 12 ට ප්‍රථම රජයේ මුද්‍රණාලයට ලැබෙන්නට සලස්වන මෙන් මහජනසාධ මෙහි දැන්වීම.

වසර 1953 ක් වූ මාර්තු මස 18 වෙනි දින
රජයේ මුද්‍රණාලයේදීය.

බර්නාඩ් ද සිල්වා,
රජයේ මුද්‍රණාලයාධිපති.